

Ceylon Government Gazette

Published by Authority.

No. 5,783 - THURSDAY, MAY 23, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	579
Western Province ...	—	Land Resumption Notices...	—
Central Province ...	945	Notices under Ordinance No. 1 of 1897... <i>Suppl. &</i>	581
Northern Province ...	—	Abstracts of Season Reports ...	—
Southern Province ...	946	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	950	Sales of Arrack, Opium, and Toll Rents	—
North-Western Province ...	967	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	580
Province of Uva ...	—	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa ...	972	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,777, C. P.

Colonial Secretary's Office,
Colombo, May 15, 1901.

ON Friday, July 5, 1901, at 12 o'clock noon, the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.
Preliminary plan 4,620.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12299	Ampitiya	Kabaragala	Mr. E. Hamilton of Craighead estate	Forest and patana	30 2 37
Upset price,—Rs. 30 per acre.					

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,777, C. P.

වම් 1901 ක්වු මැයි මස 15 වෙනි දින කොළඹ

මහසෙනසුනාරිජ්ජනනාන්දේන් කන්තෝරුවේදී.

විවෘත දිසාවේ ගොරවනිච්චු ඒජන්තරාජනාන්දේ විසින් මෙහි සහන සඳහන්වෙත ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ජුලි මස 5 වෙනි කිවිදින දවල් 12ට මහනුවර කවිවෙරි දේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

විවෘත දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොඩාසදේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

සිතියම 4,620. ගම—අම්පිපිය.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත.
12299	කබරගල	කුරුමැතිවත්තේ ජී. හැමල්ටන් මහත්මයා	මුහුණත සහ සහන	30 2 37

අක්කරයක් රූපිසල් 30හේ කිට පටන්කැණී විකුනනට යෙදේ.

මෙම ඉඩම හැණ වැඩිදුර කොටතුරු කරවෙය්ජනරාජනාන්දේගෙන් දුනහන හැකිවත් ඇර, මිසි නිමේ කොන්දේසි ගැන කොරතුරු විවෘත දිසාවේ ගොරවනිච්චු ආණ්ඩුවේ ඒජන්තරාජනාන්දේගෙන්ද දුනහන හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්දේගේ ආඥාව ලෙස,

ජී. ජී. කෝර්බර්ස්,

මහසෙනසුනාරිජ් වෙනුවට.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,120, s. P.

Colonial Secretary's Office,
Colombo, May 11, 1901.

ON Tuesday, July 2, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Gangaboda pattu, Bentota-Walallawiti korale, and Talpe pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,248.—Gangaboda pattu. Village—Udugama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11432	Enagalkanda or Nerugalkanda	Don Sadris, P. O.	Young chena	1	2 4	20
11434	Do.	do.	Garden	0	1 21	20
11435	Do.	do.	Owita and land	0	0 24	20
11436	Enagalkanda-addaraokanda or Nerugalkanda-addaraokanda	do.	Owita fit for paddy	3	3 2	20
7409 1/2	Preliminary plan 3,230.—Gangaboda pattu. Karawellamullagoda	—	Village—Pahalakimbiya. Jungle	0	3 19	10
3980	Preliminary plan 1,814.—Gangaboda pattu. Polayalkenetta	—	Village—Waduveliwitiya. Chena	1	1 28	10
3983	Do.	D. G. Denis or Abran	do.	2	1 20	10
4371	Preliminary plan 1,861.—Gangaboda pattu. Rambukpotabedda	N. Mathes de Silva	Village—Gammeddegoda. Low jungle	2	0 3	15
4373	Gonanpannabedda	K. Nicholas and W. Andris	Village—Udaweliwitiya. Low jungle	2	0 34	15
4374	Do.	Appu do.	Owita	0	3 13	15
10572	Preliminary plan 5,026.—Gangaboda pattu. Heendeniyagoda or Kanuderi-yanagoda	—	Village—Wanduramba. Owita	0	3 9	10
Z 605	Preliminary plan 1,364.—Gangaboda pattu. Pitagedarawattalangabedda	—	Village—Ihalakimbiya. Garden	1	0 22	10
10715	Pahalakosgahahadeniya	—	Field	1	0 13	15
6426	Preliminary plan 2,976.—Gangaboda pattu. Goda-aramabedda	—	Village—Baddegama. Jungle	2	3 9	10
W 260	Preliminary plan 2,888.—Gangaboda pattu. Polgahadeniya	Don A. de Silva	Village—Lelwala. Jungle	2	1 36	10
5910	Galenedeniya godawatta	A. Dissanaiyake, Mudaliyar, Gangaboda pattu	Garden	1	0 28	10
11756	Preliminary plan 5,323.—Bentota-Walallawiti korale. Alihindakele	—	Village—Ihalaomatta. Owita	0	1 39	10
11593	Preliminary plan 5,287.—Bentota-Walallawiti korale. Ilukpitiyehena	I. H. Hinyana	Village—Hipankanda. Garden	0	2 23	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
	Preliminary plan 5,318.—Bentota-Walallawiti korale.			Village—Porawagama.			
11729	Kadiyawattakanda	—	Chena	0	3	23	10
11730	Ihalagedarakandekaratura	—	Owita	0	3	6	10
11731	Do.	—	do.	0	0	10	10
	Preliminary plan 2,998.—Bentota-Walallawiti korale.			Village—Moragoda.			
6510	Ambalaneluwa	—	Jungle and swamp	6	2	21	10
	Preliminary plan 5,244.—Bentota-Walallawiti korale.			Village—Porowagama.			
11420	Gatayagalapollewwa	—	Owita	0	2	5	10
11423	Do.	—	Chena	0	3	10	10
	Preliminary plan 5,304.—Bentota-Walallawiti korale.			Village—Pitigala.			
11669	Annasigalahenakele	—	Garden	0	1	29	10
	Preliminary plan 5,257.—Bentota-Walallawiti korale.			Village—Nawadagala.			
11461	Emberellagahahena	P. A. Thotcho Appu	Garden	1	2	10	10
	Preliminary plan 5,125.—Bentota-Walallawiti korale.			Village—Horangalla.			
10855	Karandagasudumullagodella	—	Yams	0	1	10	15
	Preliminary plan 5,305.—Bentota-Walallawiti korale.			Village—Metiwiliya.			
11672	Wadumullakanda	—	Garden	0	0	14	10
	Preliminary plan 1,411.—Bentota-Walallawiti korale.			Village—Walinguruketiya.			
11328	Ratmalaokandaowita	—	Owita	0	3	13	15
11330	Ratmalaokandawattaowita	—	do.	0	2	18	10
11332	Galwallakumbura	Batthayar Mendis Wera-sinha, Mudaliyar	Field	0	2	31	11
11342	Walingurukattiyawela	do.	do.	0	3	34	10
	Preliminary plan 5,290.—Bentota-Walallawiti korale.			Village—Yatagala.			
11601	Kurunduwalakele	T. H. Sinarisa	Owita	0	3	17	15
11602	Do.	do.	Garden	0	3	38	10
	Preliminary plan 3,897.—Bentota-Walallawiti korale.			Village—Weihena.			
9675	Elagotupoluwa	H. J. de Livera, Mudaliyar	Garden	1	1	5	10
G 102	Godellawatta	Preliminary plan 1,720.—Talpe pattu. Hatarasinhasse Silindo	Village—Kahanda. Cleared land	1	0	17	10
Q 104	Tuttirihena	Preliminary plan 1,728.—Talpe pattu.	Village—Kodagoda. Jungle	0	3	17	10
3150	Batamullakele	Village—Malalagodapitiya.	Partly cleared, partly jungle	4	3	15	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,120, S. P.

වම් 1901 ස්වූ මැයි මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කමන්ඩ් මගින්.

දකුණු දිසාවේ ආලේ ඒස්ටේට්ස් සඳහා විසින් මෙහි සහකරු වන ආර්ථික සේවක ඉඩම් ආණ්ඩු මේ නිකුත්වනු ලබන බව වම් 1901 ස්වූ මස 2 වෙනි දිනට අනුමැතිය ලැබූ දෙපාර්තමේන්තු ආලේ මහලේදී වෙන්දේසි කර විකුණන බව දෙපාර්තමේන්තු දැන.

දකුණු දිසාවේ ආර්ථික සේවක මහලේ මහලේ ආලේ සහ ආලේ ආණ්ඩු මහලේ සිටින බව විකුණනු ලැබූ 38 ස්.

සිතියම 5,248. ගබඩා සේවක. ඉල්ලුම්කරණය—දෙවන සාදුස් පි. මි.

නො.	මම.	ඉඩමේ නම.	අත්දම.	මහක. අ. රු. ප.	අත්කරගත වටිනාකම. රු.
11432	ලබුමම	එකතල්කන්ද නොහොත් කෙරගල් කන්ද	කුඩා සේන	1 2 4	20
11434	එම	එම	වත්ත	0 1 21	20
11435	එම	එම	මිව්ව සහ වත්ත	0 0 24	20
11436	එම	එකතල්කන්ද අද්දර මිකන්ද නොහොත් කෙරගල්කන්ද අද්දර මිකන්ද	විවසුරු සහ සැකෙක මිව්ව	3 3 2	20
7409½	සහලකින	සිතියම 3,230. මෙම ඉඩමට ඉල්ලුම්කරණයක් නැත. කරවැල්ල මුල්ල නොව	කැලේ	0 3 19	10
3980	වඩු වැලි මිටි	සිතියම 1,814. පොලොල්කන්ද	සේන	1 1 28	10

අංකය	විස්තරය	මුදල	වර්ගය	මුදල	වර්ගය
3983	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 1 20	මුදල	2 1 20	මුදල
4371	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 0 3	මුදල	2 0 3	මුදල
4373	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 0 34	මුදල	2 0 34	මුදල
4374	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 13	මුදල	0 3 13	මුදල
10572	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	5 0 26	මුදල	5 0 26	මුදල
Z 605	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 0 22	මුදල	1 0 22	මුදල
10715	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 0 13	මුදල	1 0 13	මුදල
6426	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 3 9	මුදල	2 3 9	මුදල
W260	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 1 36	මුදල	2 1 36	මුදල
5910	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 0 28	මුදල	1 0 28	මුදල
11756	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 1 39	මුදල	0 1 39	මුදල
11593	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 2 23	මුදල	0 2 23	මුදල
11729	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 23	මුදල	0 3 23	මුදල
11730	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 6	මුදල	0 3 6	මුදල
11731	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 0 10	මුදල	0 0 10	මුදල
6510	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	2 21	මුදල	2 21	මුදල
11420	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 2 5	මුදල	0 2 5	මුදල
11423	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 10	මුදල	0 3 10	මුදල
11669	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 1 29	මුදල	0 1 29	මුදල
11461	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 2 10	මුදල	1 2 10	මුදල
10855	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 1 10	මුදල	0 1 10	මුදල
11672	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 0 14	මුදල	0 0 14	මුදල
11328	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 13	මුදල	0 3 13	මුදල
11330	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 2 18	මුදල	0 2 18	මුදල
11332	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 2 31	මුදල	0 2 31	මුදල
11342	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 34	මුදල	0 3 34	මුදල
11601	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 17	මුදල	0 3 17	මුදල
11602	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 38	මුදල	0 3 38	මුදල
9675	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 1 5	මුදල	1 1 5	මුදල
G 102	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	1 0 17	මුදල	1 0 17	මුදල
G 104	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	0 3 17	මුදල	0 3 17	මුදල
3150	ඉදිකිරීමේ කටයුතු සඳහා පවුල් කොටසක් සඳහා	4 3 15	මුදල	4 3 15	මුදල

අත්සන
 මහ. විනායක
 ආ. ර. ප. ර.

No. 1,121, S. P.

Colonial Secretary's Office,
Colombo, May 12, 1901.

ON Friday, June 28, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Talpe pattu and Four Gravets divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
					A.	R.	per Acre.
Preliminary plan 5,385.—Talpe pattu.							
12051	Ellalagoda	Dangamuwekanda	—	Garden	0	0	8 10
12052	Do.	do.	—	do.	0	0	14 10
12053	Do.	do.	—	Jungle	5	3	16 10
Preliminary plan 5,488.—Talpe pattu.							
12777	Paragoda	Bogahakumburegoda or Ganappekanda	N. Suwaris and others	Jungle	2	2	29 10
12778	Do.	do.	do.	Cleared land	0	0	16 15
12779	Do.	do.	do.	do.	0	0	15 15
Preliminary plan 5,392.—Talpe pattu.							
12102	Degoda	Jambugahahena	—	Chena	0	1	1 10
12103	Do.	do.	—	Garden	0	0	9 10
12104	Do.	do.	—	Chena	0	0	15 10
12105	Do.	do.	—	Cleared land	0	0	25 10
12106	Malalagodapitiya	Runekanattekoratuwa	Welahenahewage Danoris	Jungle	4	0	14 10
12107	Do.	Bahehenakajugahakele	W. H. Daniris	do.	0	2	12 10
Preliminary plan 2,761.—Talpe pattu.							
5446	Kottawa	Kebellakumburaduwa	H. Appuhami	Garden	1	1	37 10
5449	Do.	Pansaladuwa	H. Adirian	Jungle	1	1	0 10
Preliminary plan 5,355.—Talpe pattu.							
M 586	Dorope	Galwetawatta	—	Owita	0	0	39 10
N 586	Do.	do.	—	Garden	0	0	34 10
O 586	Do.	do.	—	do.	1	1	20 10
P 586	Do.	do.	—	Jungle	1	1	30 10
Preliminary plan 5,391.—Talpe pattu.							
12096	Degoda	Galdenikanda	—	Cleared land	0	2	30 15
12097	Malalagodapitiya	do.	—	do.	0	2	20 15
12098	Do.	Galketiyakanda	—	Chena	2	0	20 10
12099	Degoda	do.	—	Owita	0	0	10 10
12100	Do.	do.	—	do.	0	1	14 10
12101	Malalagodapitiya	do.	—	Cleared land	0	1	10 15
Preliminary plan 5,428.—Talpe pattu.							
K 593	Mipe	Pokkalukanda alias Wilmagewattegoda	—	Garden	1	1	17 10
Preliminary plan 5,491.—Talpe pattu.							
12787	Malalagodapitiya	Hettigodakanatta or Paragahadeniyagoda-bedda	—	Chena	0	3	4 10
12788	Do.	do.	—	Garden	0	1	3 10
12789	Do.	do.	—	Cleared land	0	0	31 10
Preliminary plan 3,657.—Four Gravets.							
8879	Godakanda	Deniyawattegoda	—	Chena	1	1	10 100

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,121, S. P.

විෂි 1901 ස්වූ මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථලයේ සඳහන් කරන ලදී.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ස්වූ ජුනි මස 28 වෙනි දිනට සිකුරුදා දවල් 12ට ගාල්ලේ කවිවෙරි සේදි වෙස්දේසිකර විකුණන බව සඳහන් වූ ඇත.

දකුණු දිසාවේ ගාල්ලෙන් ගල්පෙටත්තුවේ සහ කඩවත්තකර කොට්ඨාසවල පිහිටා තිබෙන බිම් කැබලි 29 ක්.

සිතියම 5,385. ගල්පෙටත්තුව. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයන් හැර. ආණ්ඩුකරු මහත. වටිනාකම.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.	රු.	
12051	ඇල්ලගොඩ	දන්ගවුමකන්ද	වත්ත	0	0	8 10
12052	එම	එම	එම	0	0	14 10
12053	එම	එම	කැලේ	5	3	16 10

නො.	ගම.	ඉඩමේ නම..	අන්දම.	අක්කරකම.		
				අ. රු. ප.	රු.	
12777	සරගොඩ	සිතියම 5,488. ඉල්ලුම්කාරයා—ඇන්. සුචාරිස් සහ වෙනත් අය. බෝගහකුඹුරෙගොඩ නොගොත් ගහර්දෙකන්ද	කැලේ	2	2 29	10
12778	එම	එම	එලිකරපු ඉඩම	0	0 16	15
12779	එම	එම	එම	0	0 15	15
12102	දෙගොඩ	සිතියම 5,392. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයන් කැහැ. ජම්බුගහගේන	හේන	0	1 1	10
12103	එම	එම	වත්ත	0	0 9	10
12104	එම	එම	හේන	0	0 15	10
12105	එම	එම	එලිකරපු ඉඩම	0	0 25	10
12106	මාලේලගොඩපිටිය	ඉල්ලුම්කාරයා—වෙලුහේනගේවාගෙ දනෝරිස්. රුනෙකනන්තෙ කොරවුව	කැලේ	4	0 14	10
12107	එම	ඉල්ලුම්කාරයා—බිලිලි. එච්. දනිරිස්. බාසිස්හේනකජ්ජුගහකැලේ	එම	0	2 12	10
5446	කොව්වොව	සිතියම 2,761. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයන් කැහැ. කැබෙල්ලකුඹුරපුව	වත්ත	1	1 37	10
5449	එම	පන්තලපුව	කැලේ	1	1 0	10
M 586	දොරපේ	සිතියම 5,355. ගල්වැටවත්ත	ඹිවට	0	0 39	10
N 586	එම	එම	වත්ත	0	0 34	10
O 586	එම	එම	එම	1	1 20	10
P 586	එම	එම	කැලේ	1	1 30	10
12096	දිගොඩ	සිතියම 5,391. ගල්දෙකිකන්ද	එලිකරපු ඉඩම	0	2 30	15
12097	මාලේලගොඩපිටිය	එම	එම	0	2 20	15
12098	එම	ගල්කැටියෙකන්ද	හේන	2	0 20	10
12099	දිගොඩ	එම	ඹිවට	0	0 10	10
12100	එම	එම	එම	0	1 14	10
12101	මාලේලගොඩපිටිය	එම	එලිකරපු ඉඩම	0	1 10	15
K 593	මීපෙ	සිතියම 5,428. පොත්කලුකන්ද නොගොත් පිලමග වත්තෙගොඩ	වත්ත	1	1 17	10
12787	මාලේලගොඩපිටිය	සිතියම 5,491. ගෙවිටියොඩකනන්ත නොගොත් පරහගදෙකියෙගොඩබැද්ද	හේන	0	3 4	10
12788	එම	එම	වත්ත	0	1 3	10
12789	එම	එම	එලිකරපු ඉඩම	0	0 31	10
8879	කොඩකන්ද	සිතියම 3,657. කඩවත්තනර. ඉල්ලුම්කාරයා—එච්. ගමගේ මගෙස් ද සිල්වා. දෙකිනවත්තෙගොඩ	හේන	1	1 10	100

මෙම ඉඩම් කැබෙල්ලට අයිතිවාසිකම් කීයා හිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විස්තීමේ දිනේදී එම අයිතිවාසිකම් කීයා තිබෙන ඔප්පු සනාඳිත දකුණු පලාතේ මහජීවත්තලත්තාත්තේව පෙත්තාසිරිත්ව ඕනෑම මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලත්තාත්තේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලාතේ ඒජන්තලත්තාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානත්තන්තේගේ ආඥාවලෙස,
 ජේ. ජේ. තෝර්බර්න්,
 මහසෙනාධිපති වෙනුවට.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 829, E. P. Colonial Secretary's Office, Colombo, May 14, 1901.

ON Wednesday, July 3, 1901, at 1 P.M., the Assistant Government Agent for the District of Trincomalee will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-eight allotments of land situated in the Tampalakamam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,290. Village—Kinniyai.

Lot.	Name of Applicant.	Name of Claimant.	Name of Land.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
75714	Marikar Tampi Vappu Pakkir	Crown	Ottupulvettai	0	1 22	10 0
75715	T. Bawa Cassim	do.	do.	0	0 16	10 0
75716	Do.	do.	do.	2	2 4	10 0
75717	J. Mohammado Tampi	do.	do.	1	3 13	12 0
75718	Do.	do.	do.	2	2 9	12 0
75719	Do.	do.	do.	0	0 18	12 0
75720	Sinnattampi Isa	do.	do.	6	3 7	12 0

Lot.	Name of Applicant.	Name of Claimant.	Name of Land.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				P.	Rs.	c.
75721	Akammattulevvai Kamir Deen	Crown	Chalambavettai	3	1	15 0
75722	—	do.	Ottupulvettai	3	0	15 0
75723	Alitampi Mirasaibu	do.	do.	2	3	10 0
75724	Ismail Pakkir Tampi	do.	do.	2	3	10 0
75725	—	do.	do.	1	1	10 0
75726	Akammattulevvai L. Alim Saibu	do.	Tunariveli	4	2	10 0
75728	Segusaibu Ismansa	do.	Ottupulvettai	11	2	15 0
75729	Do.	do.	Madelamadu	4	1	12 0
75731	—	do.	Ottupulvettai	5	2	10 0
75732	—	do.	do.	5	2	10 0
75740	—	do.	Tunariveli	0	1	10 0
75742	Periyalevvai Marikar	do.	do.	6	3	12 0
75744	K. Samin	do.	do.	5	1	10 0
75745	Omerlevvai Hamin	do.	Kaddaivittai	3	2	10 0
75747	Madar Samsadim	do.	Chunkankuli	2	2	20 0
75748	Do.	do.	do.	0	1	12 0
75749	Sinnetampilevvai Sudar	do.	do.	4	1	10 0
75751	Utuman Kamem	do.	Kaddaivittaiveli	4	0	15 0
75753	Mohidim Bawa Mohammatu	do.	do.	4	3	15 0
75754	Ussansaib Rawter Mohammatu Sultan	do.	do.	5	3	15 0
75755	Ussansaib R. Meydin Bawa	do.	Chunkankuli	0	0	10 0
75756	—	do.	Kattavittaiivilithidal	0	0	10 0
75757	—	do.	Kattavittaiiveli	5	0	15 0
75758	—	do.	do.	5	2	12 0
7305	S. Suppramaniam, &c.	Preliminary plan 2,187. Village—Kavaddikuda. Crown	Kurissimunaikadu	3	3	10 0
77936	—	Preliminary plan 2,742. Village—Periyakinniyai. Crown	Ponnavarantivu	1	2	12 0
77937	Noor Varuthin	do.	Manatchinaivayal	7	0	12 0
77938	Sinnattampi Mackin	do.	do.	6	3	12 0
77939	Miskinpillai Kasoor	Preliminary plan 2,743. Village—Periyakinniyai. Crown	Uppukkarachchi	2	8	10 0
77940	Do.	do.	Kachchukudutivu	5	1	10 0
77964	Kakar Sariel	Preliminary plan 2,753. Village—Periyakinniyai. Crown	Naditivu	2	1	10 0
77965	Do.	do.	do.	0	3	10 0
77973	M. Kassim	Preliminary plan 2,758. Village—Sinnakkinniyai. Crown	Kattaar	1	0	10 0
77974	M. Seeni	do.	do.	0	3	10 0
77975	A. Akammattulevvai	do.	do.	0	3	10 0
77976	S. Sekamammatu	do.	do.	3	0	10 0
77977	P. Akammattulevvai	do.	do.	1	2	10 0
77978	S. Mannarumua	do.	do.	1	2	10 0
77979	V. Kadduwawa	do.	Mancholai	0	2	10 0
77980	Miskinpillai Samsadeen	do.	do.	0	1	10 0
77981	Aptul Karim	do.	Mancholaikini	0	2	10 0
77982	Aptul Rahiman	do.	Mancholaikinitotam	0	2	10 0
77983	Occupied by P. Hayatu Mammatu	do.	Mancholai	0	1	10 0
77984	Encroachment by V. Pichchai	do.	do.	0	0	10 0
77945	P. Aliyar Tampi	Preliminary plan 2,746. Village—Sinnakkinniyai. Chena	Uthadikadu	0	3	10 0
<i>Default Lands.</i>						
Village.		Name of Purchaser.	Description.			
6667	Tampalakamam	Preliminary plan 606. Meytin Bawa Aptulkater	Paddy land	16	1	12 50
6670	Do.	Aptul Rahiman Baturtin	do.	5	2	10 0
6785	Kinniyai	Preliminary plan 615. Sattu Sudar and Sattu Pakkir Assen	Paddy land	7	2	10 0
75711	Kinniyai	Preliminary plan 2,290. Marakkayer Tampi Kuppai Pakkir	Paddy land	0	1	10 0
75712	Do.	do.	do.	4	3	12 50
75713	Do.	do.	do.	0	0	10 0
75727	Do.	Amat Pakkir Assen	do.	4	2	15 0
75733	Do.	Chinnatampi Aptul Rahiman and Sekusaib Sultan	do.	1	3	10 0
75734	Do.	do.	do.	9	3	20 0
75736	Do.	do.	do.	3	1	10 0
75737	Do.	Chinnattampilevvai Chattakkulevvai	do.	4	3	15 0
75743	Do.	Aptul Hamidnlevvai Mukaiyatin Bawa	do.	6	3	10 0
75746	Do.	Konamalai Victor Chuppramaniam	do.	8	3	12 0
75750	Do.	Ussansaib Rawter Meyatin Bawa, &c.	do.	2	1	15 0
75752	Do.	Ussansaib Rawter Meyatin Bawa Aptulkanni	do.	7	0	15 0

Lot.	Village.	Name of Purchaser.	Description.	Extent.		Upset Price per Acre	
				A.	R. P.	Rs.	c.
7553	Periyakinniyai	Preliminary plan 2,255. Aptulhamidulevvai and Amna- levvai Hadgiyar	Paddy land	13	2 10	20	0
7555	Do.	Aptulkader Sekumadar	do.	9	2 12	20	0
76554	Periyakinniyai	Preliminary plan 2,470. Mirchaypu Rahuman	Paddy land	1	3 38	10	0
Y 293	Tampalakamam	* Preliminary plan 698. Murukapper Arumukam	Paddy land	0	1 3	20	0
7561	Tampalakamam	Preliminary plan 2,258. Aptulkader Sekumadar	Paddy land	3	1 6	10	0
7559	Do.	Aptulhamitulevvai Meyatinbawa	do.	8	2 28	10	0
7560	Do.	do.	do.	1	2 30	10	0
7562	Do.	do.	do.	0	3 14	10	0
7563	Do.	do.	do.	18	1 5	10	0
76054	Kandalkadu	Preliminary plan 2,353. Murukesn Vallipuram and Puter Ohupper	Paddy land	68	2 18	12	50
3557	Kinniyai	Preliminary plan 1,453. Kanapatippillai Periyatampi	Paddy land	14	3 35	10	0
3517	Tampalakamam	Preliminary plan 1,446. Visuwar Kanakasapai	Paddy land	10	2 4	10	0
1124	Kantalai	Preliminary plan 1,073. Sleymanpillai Marikar and Deonis Abeyasekere	Paddy field	10	1 12	11	0
1125	Do.	Rawter Kappala Pichchai and 4	do.	10	2 39	11	0
1126	Do.	Kasinather Ponniah	do.	6	3 31	11	0
1130a	Do.	Sitamparanather Veluppillai	do.	85	2 0	11	0
1130b	Do.	do.	do.	78	0 0	11	0
75940	Kinniyai	Preliminary plan 2,318. Aptul Hamituleviasi Meyatin Bawa	Paddy field	1	3 23	10	0
75941	Do.	do.	do.	0	1 35	10	0
75942	Do.	do.	do.	0	2 28	12	50
5860	Kinniyai	Preliminary plan 559. Kassim Pir Mukammatu	Paddy field	2	1 37	12	0

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 829, E. P.

கொலோனியல் சர்க்கிற்ந்தா ஆபீசில்,
கொழும்பு, 1901 ம ஆண்டு வைகாசிமீ 14 ந் உ.

1901 ம ஆண்டு ஆடிமாதம் 3 ந் திகதி மத்தியானம் 1 மணிக்கு தன ஆபீசில் கீழ் மாகாணத்தது திரிகோணமலை உதவி கவர்ணமேந்து ஏசுநைறவர்களால் இதனடியிற சொல்லப்படடிருகிற முடிக்கறிய காணித்தணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் எலத்திற்குறி விற்கப்படும்.

88 காணித்துண்டுகள், கீழ் மாகாணத்தது திரிகோணமலை டிஸ்த்ரிக்கின தம்பலகமப பகுதியிலிருகின்றது.

பிள்ளை இலக்கம் 2,290.

தரிப்புவலை
அக்கரொண

இல.	குறிச்சி.	கேள்விகாரணின் பெயர்.	விபரம்.	விசாரம்.		துககு. ரூ. ச.
				அ.	ரூ. ப.	
75714	கிணியாய்	மரக்காயா தம்பிவாபுபைகோ	ஒட்டுப்புலவெடடை	0	1 22	10 0
75715	ஓடி	ரி. வாவாகாடீம்	ஓடி	0	0 16	10 0
75716	ஓடி	ஓடி	ஓடி	2	2 4	10 0
75717	ஓடி	ஹேமுகம துத்தமபி	ஓடி	1	3 13	12 0
75718	ஓடி	ஓடி	ஓடி	2	2 9	12 0
75719	ஓடி	ஓடி	ஓடி	0	0 18	12 0
75720	ஓடி	சினனத்தமபி இசா	ஓடி	6	3 7	12 0
75721	ஓடி	அகம துலெவ்வை கமுறுதீன	சாளமயைவெடடை	3	1 16	15 0
75722	ஓடி	—	ஒட்டுப்புலவெடடை	3	0 31	15 0
75723	ஓடி	அலித்தமபி மீராசாய்பு	ஓடி	2	3 31	10 0
75724	ஓடி	இசுமாயில பைக்கோதமபி	ஓடி	2	3 2	10 0
75725	ஓடி	—	ஓடி	1	1 30	10 0
75726	ஓடி	அகம துலெவ்வை ஆலியசாய்பு	தீனேரிவெளி	4	2 9	10 0
75728	ஓடி	சேசுசாய்பு இசுமானசா	ஒட்டுப்புலவெடடை	11	2 23	15 0
75729	ஓடி	ஓடி	மதனேமடு	4	1 32	12 0
75731	ஓடி	—	ஒட்டுப்புலவெடடை	5	2 27	10 0
75732	ஓடி	—	ஓடி	5	2 19	10 0
75740	ஓடி	—	தீனேரிவெளி	0	1 22	10 0
75742	ஓடி	பெரியலெவ்வை மரக்காயா	ஓடி	6	3 33	12 0
75744	ஓடி	கே. அயமின	ஓடி	5	1 35	10 0

இல.	குறிச்சி.	கொள்விலைகாரனின் பெயர்.	விவரம்.	விசாலம்.		தரிப்பு விலை	
				ஏ. தூ. பெ.	சு. ச.	எ. தூ. பெ.	சு. ச.
75745	கிணியாய்	உமறுலெவ்வை காமின	கடடைவெடை	3	2	6	10 0
75747	ரெடி	மதார சம்சதின	சங்கனகுளி	2	2	16	20 0
75748	ரெடி	—	—	0	1	32	12 0
75749	ரெடி	சினன ததமபிலெவ்வைசுதார	ரெடி	4	1	34	10 0
75751	—	உதுமாலை காமின	கடடைவெடைவெளி	4	0	4	15 0
75753	ரெடி	முனையதின வாவாமுகமமது	—	4	3	18	15 0
75754	ரெடி	உசனசாய்புருவத்தா முகம	—	—	—	—	—
		ப. து சலுத்தான	ரெடி	5	3	38	15 0
75755	ரெடி	உசனசாய்புருமெய்தினவாவா	சங்கனகுளி	0	0	16	10 0
75756	—	—	கடடைவெடைவெளி	—	—	—	—
		—	ளித்திட	0	0	20	10 0
75757	ரெடி	—	கடடை வெடை	—	—	—	—
		—	வெளி	5	0	16	15 0
75758	—	—	ரெடி	5	2	39	12 0
7305	கவாடிககுடா	பிளான இலககம 2,187. எஸ். சுப்பிரமணியமும் ப. து பேரும	குருவியுணைகாரா	3	3	39	10 0
		பிளான இலககம 2,742.	—	—	—	—	—
77936	பெரியகிணியாய	—	பொனனூவரந்தீவு	1	2	11	12 0
77937	—	நூறுவறுதின	மணற்சேனை வயல	7	0	13	12 0
77938	—	சினன ததமபி மககின	ரெடி	6	3	15	12 0
		பிளான இலககம 2,743.	—	—	—	—	—
77939	பெரியகிணியாய	மிஸகின் பிளான கஞா	உப்புக்கரைசசி	2	0	0	10 0
77940	—	—	கச்சகசுடித்தீவு	5	1	5	10 0
		பிளான இலககம 2,753.	—	—	—	—	—
77964	—	காககாசரியல	நடித்தீவு	2	1	10	10 0
77965	—	—	—	0	3	18	10 0
		பிளான இலககம 2,758.	—	—	—	—	—
77973	சினனக்கிணியாய	எம். காசிம்	கட்டார	1	0	2	10 0
77974	—	எம். சினி	—	0	3	3	10 0
77975	—	ஏ. அகமதுலெவ்வை	—	0	3	26	10 0
77976	—	எஸ். சேசுமமமது	—	3	0	7	10 0
77977	—	பி. அகமதுலெவ்வை	—	1	2	4	10 0
77978	—	எஸ். மமதுமமா	—	1	2	28	10 0
77979	—	எ. காட்டுவாவா	மாஞ்சோலை	0	2	37	10 0
77980	—	மிஸகின் பிளான சமசதின	—	0	1	0	10 0
77981	—	அப்துலகரீம்	மாஞ்சோலைக்கேணி	0	2	0	10 0
77982	—	அப்துலகரீமான்	மாஞ்சோலைக்கேணித் தோட்டம்	0	2	30	10 0
77983	—	பி. கயாத்து மம்மது பிளங்கி	—	—	—	—	—
		வருகிறத	மாஞ்சோலை	0	1	37	10 0
77984	—	எ. பிச்சை அருகதிகமசேர்த் தது	—	—	—	—	—
		பிளான இலககம 2,746.	—	—	—	—	—
77945	—	பி. அலியாரததம்பி	ஊரத்திக்காரா	0	3	0	10 0
		ஒடுக்குப்பண மிறுபடாத காணிகள். பிளான இலககம 606.	—	—	—	—	—
		கொளவிலைகாரா.	—	—	—	—	—
6667	தம்பலகமம	மெய்தினவாவா அப்துலகாதா	நெற்காணி	16	1	20	12 50
6670	—	அப்துலகாதான வதுறுதின	—	5	2	20	10 0
		பிளான இலககம 615.	—	—	—	—	—
6785	கிணியாய	சததுசுதாரும் சதது பர்கிரா சினும	—	7	2	20	10 0
		பிளான இலககம 2,290.	—	—	—	—	—
75711	—	மரக்காயாதம்பி குப்பை பக் கோ	—	0	1	17	10 0
75712	—	—	—	4	3	3	12 50
75713	—	—	—	0	0	18	10 0
75727	—	அமாத பங்கோயாசின	—	4	2	5	15 0
75733	—	சினன ததமபி அப்துலகரீம் மாணும சேசுசாய்பு சலுத் தானும	—	1	3	39	10 0
75734	—	—	—	9	3	4	10 0
75736	—	—	—	3	1	2	10 0
75737	—	சினன ததமபிலெவ்வை சத கருலெவ்வை	—	4	3	6	15 0
75743	—	அப்துலகாதிலெவ்வை முகை யதினவாவா	—	6	3	37	10 0

இல.	குறிச்சி.	கொள்விலைகாரனின் பெயர்.	விலரம்.	தரிப்புவிலை ஏக்கரொன்		
				விசாலம். ஏ. மு. பெ. ரூ.	மக்கு ரூ. ச.	
75746	கிணியாய்	கோனாமலை விகாரா சுப்பிரமணியம்	நெற்காணி	8	3 31	12 0
75750	ரெடி	உசனசாய்பு ருவத்தா மெய்தீன வாவாவு மறுபேரும்	ரெடி	2	1 24	15 0
75752	ரெடி	ரெடி	ரெடி	7	0 17	15 0
7553	பெரியகிணியாய்	பிளான இலக்கம் 2,255. அப்துலகமீதுலெவவை உது மாவெவவை கச்சியா	ரெடி	13	2 10	20 0
7555	ரெடி	அப்துலகாதா சேசுமதாரா பிளான இலக்கம் 2,470.	ரெடி	9	2 12	20 0
76554	ரெடி	மீராசாகிபு நகிமான பிளான இலக்கம் 698.	ரெடி	1	3 38	10 0
Y 283	தம்பலகமம்	முருகப்பா ஆறுமுகம் பிளான இலக்கம் 2,258.	ரெடி	0	1 3	20 0
7561	ரெடி	அப்துலகாதா சேசுமதாரா	ரெடி	3	1 6	10 0
7559	ரெடி	அப்துலகமீதுலெவவை மெய்தீனவாவா	ரெடி	8	2 28	10 0
7560	ரெடி	ரெடி	ரெடி	1	2 30	10 0
7562	ரெடி	ரெடி	ரெடி	0	3 14	10 0
7563	ரெடி	ரெடி	ரெடி	18	1 5	10 0
76054	கண்டறகாடு	பிளான இலக்கம் 2,353. முருகேசு வல்லபுமும் பூதா சுப்பரும்	ரெடி	68	2 18	12 50
3557	கிணியாய்	பிளான இலக்கம் 1,453. கணபதிபிள்ளை பெரியகமபி	ரெடி	14	3 35	10 0
3517	தம்பலகமம்	பிளான இலக்கம் 1,446. விசுவா கணகசபை	ரெடி	10	2 4	10 0
1124	கணாதலை	பிளான இலக்கம் 1,073. சிலைமானபிள்ளை மாககாயரு	ரெடி	10	1 12	11 0
1125	ரெடி	மறுபேரும் ருவத்தா கபயலாயிச்சையு மறுபேரும்	ரெடி	10	2 39	11 0
1126	ரெடி	காசிணாதா பொன்னையா	ரெடி	6	3 31	11 0
1130a	ரெடி	சிதம்பரணாதா வேலுப்பிள்ளை	ரெடி	85	2 0	11 0
1130b	ரெடி	ரெடி	ரெடி	78	0 0	11 0
75940	ரெடி	பிளான இலக்கம் 2,318. அப்துலகமீதுலெவவை மெய்தீனவாவா	ரெடி	1	3 23	10 0
75941	ரெடி	ரெடி	ரெடி	0	1 35	10 0
75942	ரெடி	ரெடி	ரெடி	0	2 28	12 50
5860	ரெடி	பிளான இலக்கம் 559. காசீம பீருமுகமமது	ரெடி	2	1 37	12 0

இக்கொண்டுகளைப் பற்றிய மேலதிக விவரங்களை அளவைத்தலைவரிடமும உற்பனவின் கொந்தீசனைப்பற்றி திரிகோணமலை உதவி ஏசுன்றரிடமும வினாவி அறிந்து கொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஜே. ஜே. தேர்ப்பாண,
இராசாங்க விசிறுக்காக.

No. 830, E. P. Colonial Secretary's Office, Colombo, May 18, 1901.

ON Wednesday, August 21, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up for settlement, at his office in Karunkodittivu Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Preliminary plan 333.—Akkarai pattu.		Description.	Extent. A. R. P.
		Name of Claimant.			
U 77	Karunkodittivu	Kalantarparikari's widow	Mariamkandu	5 cocoanut trees (garden)	0 0 14
V 77	Do.	Utumanpillai Akamatumunnilai		4 do.	0 0 24
W 77	Do.	Allintumanpillai Pakkerodavi		16 do.	0 1 3
X 77	Do.	Sinnatampi Akamatumunnilai		18 do.	0 0 28
Y 77	Do.	Utumanpillai Akamatumunnilai		8 do.	0 1 7
B 78	Do.	Ivurayinpillai Pattumma and Akamatulevvai's wife Chinnamma		20 do.	0 0 30
C 78	Do.	Mirakkandu Avvaumma and Isuppuppodi Pakkirumma		18 do.	0 0 36
D 78	Do.	Alampillai Mariankandu and Alanpillai Mirumma		29 do.	0 0 34
E 78	Do.	Asanalevvai Anachchi Pattumma		9 do.	0 0 34

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
G 78	Karunkoddittivu	Atamarakkayar Nayintai Marakkayar	21	Cocoanut trees (garden)	0 0 32
J 78	Do.	Utumanpillai Nayintaikkandu and his wife Mariamnachchi	21	do.	0 1 4
L 78	Do.	Umarunayintai Isakkuddimunnilai	27	do.	0 1 3
M 78	Do.	Seytalippillai Mariankandu and Sekuumaru Pattumma	27	do.	0 0 38
O 78	Do.	Matuppodi Varisaiumma	21	do.	0 0 34
P 78	Do.	Nayintaippodi Isumayil Marakkayar	12	do.	0 1 0
Q 78	Do.	do.	19	do.	0 0 30
R 78	Do.	Seytalippodi Katisaumma	18	do.	0 1 0
S 78	Do.	Avakkar Mariankandu	19	do.	0 0 30
T 78	Do.	Atampillai Pattumma, Nayintaippillai Pattumma, and Aptulrahiman Hajiyar Seymarumma	15	do.	0 0 34
U 78	Do.	Mirakkanduppodi Katisaumma	35	do.	0 0 36
V 78	Do.	Pakkiruppodi Saiyu	20	do.	0 0 36
W 78	Do.	Makamatunnilai Mirasaaiyu	15	do.	0 0 34
X 78	Do.	Neyintai Marakkayarlevvai Nachchi and Neyintai Marakkayarlevvai Chinnaumma	16	do.	0 1 0
Y 78	Do.	Seytalippodi Alimanachchi and Seytalippodi Pattumma	16	do.	0 1 16
Z 78	Do.	Akamatumiralevvai Pattumma	15	do.	0 0 31
A 79	Do.	Seytalippodi Alimanachchi and Seytalippodi Pattumma	12	do.	0 0 29
B 79	Do.	Ulumalevvai Marakkayar Mammativuralevvai	24	do.	0 0 35
C 79	Do.	Meyatinvava Mariyamkandu and Meyatinvava Katisaumma	24	do.	0 0 37
D 79	Do.	V. V. Chinnappillai Marakkayar	10	do.	0 0 33
E 79	Do.	Utumanpillai Neyintaikkandu	14	do.	0 0 35
F 79	Do.	Atammunnilai Meyatinvava	15	do.	0 0 36
G 79	Do.	Atammirappillai Marakkayar	17	do.	0 0 37
H 79	Do.	Utumanpillai Atamkandu	7	do.	0 0 35
I 79	Do.	Matuppodi Miraumma	24	do.	0 0 34
W 79	Do.	Seytalippodi Pattumuttu	20	do.	0 1 0
X 79	Do.	Utumanpillai Allippillai	20	do.	0 1 2
Y 79	Do.	do.	9	do.	0 0 35
A 80	Do.	Atamarakkayar Kalantarmunnilai	15	do.	0 1 4
B 80	Do.	Ayiniyamarakkayar Avakkar and wife Kaisaumma	21	do.	0 0 35
C 80	Do.	do.	27	do.	0 1 0
D 80	Do.	Mirasaivuppodi Meyatinvava and wife Chinnaumma	20	do.	0 1 4
E 80	Do.	do.	17	do.	0 1 0
F 80	Do.	Mirakkandumunnilai Atamlevvai Alim and Akamatuppillai Utumankuddi	18	do.	0 0 38
G 80	Do.	Nayintailevvai Mammattutampi and wife Ponninachchi	20	do.	0 0 36
H 80	Do.	Akamatulevvai Pakkirumayatin and wife Chinnaumma	16	do.	0 1 0
I 80	Do.	Miramunnilai Atamkanduppodi and wife Chinnaumma	22	do.	0 0 27
J 80	Do.	Ismayilpillai Mayatinvava and wife Alisanachchi	16	do.	0 0 13
K 80	Do.	Asanpulavan Ismalevvai and Mirakkandumarakkayar Mayatinvava	20	do.	0 0 30
L 80	Do.	Mirukkandu Umarukkandu and wife Chinnaumma	16	do.	0 0 31
N 80	Do.	Utumanpillai Alimanachchi	13	do.	0 0 25
P 80	Do.	Utumanpillai Akamatulevvai and U. Tankaumma	9	do.	0 0 34
Q 80	Do.	Pakkirulevvai Chinnaumma and P. Avvaumma	9	do.	0 0 35
S 80	Do.	Kalantarmullai Akamatulevvai Marakkayar and Sulaiyiman's wife Pattumma	23	do.	0 0 31
T 80	Do.	P. H. Ismalevvai Marakkayar	4	do.	0 0 35
U 80	Do.	Mamunappillai Nayintaikkandu Atamvava Alimanachchi and I. Maryamkandu	8	do.	0 0 20
V 80	Do.	Mammuppillai Tampikkandu and wife Seynavunachchi	8	do.	0 0 36
W 80	Do.	P. H. Ismalevvai Marakkayar and wife Kalantarmumma	18	do.	0 0 32
X 80	Do.	P. H. Ismalevvai Marakkayar and Mammattuppillai Tampikkandu	9	do.	0 0 32
Y 80	Do.	Atamvavappodi Ismalevvai and wife Seyatumma	23	do.	0 0 33
Z 80	Do.	P. H. R. C. Akamatulevvaippodi	18	do.	0 0 36
A 81	Do.	Mirasaivuppodi Ismalevvai and wife Miraumma	22	do.	0 1 0
B 81	Do.	Allintumanpillai Atamkanduppodi and Mirasaivuppodi Ismalevvai	15	do.	0 0 30
C 81	Do.	P. H. R. C. Akamatulevvaippodi	18	do.	0 0 34
D 81	Do.	Mirasaivuppodi Ivuralevvai	13	do.	0 0 35
E 81	Do.	Mirasaivuppodi Ismalevvai, Akamatuppillai Kasinvava, and Kalantar Kasinvava	13	do.	0 0 37
F 81	Do.	Mayatinvava Utumankandu and Nakurumma	8	do.	0 0 32
G 81	Do.	Mirasaivuppodi Ivuralevvai and wife Asiattumma	18	do.	0 0 27
H 81	Do.	Mirasaivuppodi Ivuralevvai	3	do.	0 0 26

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
I 81	Karunkoddittivu	Akamattupillai Kalantar and wife Pattumma	6 cocoanut trees (garden)	0 0 21
J 81	Do.	Mirasaivupodi Ivuralevvai	3 do.	0 0 26
K 81	Do.	Atampillai Avakkar and wife Asiatumma	13 do.	0 0 22
L 81	Do.	Utumanmarakkayar Mukkulattumma	18 do.	0 0 22
O 81	Do.	Pattumma, wife of Akamatulevvai	7 do.	0 0 24
P 81	Do.	Atampillai Apuvakker	2 do.	0 0 20
Q 81	Do.	P. H. A. Atamvavalevvai and Pakkirlevvai Pattumma	3 do.	0 0 20
T 81	Do.	P. H. Ismalevvai Marakkayar	3 do.	0 0 22
U 81	Do.	Mammupillai Saraumma	4 do.	0 0 24
V 81	Do.	Avakkar Sivattaumma and Merakkandu Chinnaumma	Cocoanut garden	0 0 24
W 81	Do.	Utumanpillai Akamatu and Avvaumma	do.	0 1 8
X 81	Do.	Pulavan Aliyar and Savariumma	do.	0 0 24
Y 81	Do.	Utumanpillai Atamlevvai	do.	0 0 25
Z 81	Do.	Utumanpillai Pattumma and Akamatnatikari Seyyatumma	do.	0 0 34
A 82	Do.	Aliyar Varisaimammatu and Merakkandu Mammattutampi	do.	0 0 35
C 82	Do.	P. H. Ismalevvai Marakkayar and Pakkir's wife Saraumma	do.	0 0 33
E 82	Do.	Miralevvai Kasinvava and wife Chinnaumma	do.	0 0 35
F 82	Do.	V. V. Mammaduttampi Miralevvai	do.	0 0 37
G 82	Do.	Atammarakkayar Kalantar	do.	0 0 32
H 82	Do.	Kannappar Arumukam	do.	0 0 33
I 82	Do.	do.	do.	0 0 25
J 82	Do.	Mariamkandu, widow of Ismayil	do.	0 0 27
K 82	Do.	Seku Akamatu Araviyar	do.	0 0 23
L 82	Do.	Avakkar Pakkiruttampi and wife Moottapillai	do.	0 0 23
M 82	Do.	Seyinavunachchi, widow of Kalantar	do.	0 0 23
N 82	Do.	Sulaiyimanpillai Chinnaumma	do.	0 0 23
O 82	Do.	Aliyar Varisaimammatu	do.	0 0 28
P 82	Do.	Atamlevvai Pattumma	do.	0 0 23
Q 82	Do.	Miralevvai Atamvava and wife Pattumma	do.	0 0 24
R 82	Do.	Umarunaiyentai Katisaumma	do.	0 0 23
S 82	Do.	P. H. A. Mayatinvava and wife Kalantarumma	do.	0 0 26
T 82	Do.	Pakkirupodi Pattumma	do.	0 1 1
U 82	Do.	Makamatativappillai Assattu	do.	0 0 18
V 82	Do.	Silakiman's wife Saraumma	do.	0 0 25
W 82	Do.	Ismayilpillai Mariyam	do.	0 0 30
X 82	Do.	Kalantar Miramarakkayar	do.	0 0 34
Y 82	Do.	Miramunnilai Atamkandu	do.	0 1 2
A 83	Do.	Avuvakkar Ismayilevvai Marakkayar	do.	0 0 24
D 83	Do.	Iramotaram Muttupillai and husband Kantappar Velayutan	do.	0 1 6
E 83	Do.	Ivurayinpodu Akamatulevvai	do.	0 1 2
F 83	Do.	Isumayilmunnilai Atamkandu	do.	0 1 6
G 83	Do.	Kanapati Amarattai	do.	0 1 6
H 83	Do.	Peter Arumukam	do.	0 1 10
I 83	Do.	Avuvakkar Isumalevvai Marakkayar	do.	0 1 16
J 83	Do.	Kanapati Konattai	do.	0 1 4
K 83	Do.	Pichchaippillai Silaiyiman	do.	0 0 36
M 83	Do.	P. H. Avakkarlevvai Katisaumma	do.	0 0 27
N 83	Do.	Avuvakkar Mirakkandu	do.	0 1 3
O 83	Do.	Avakkar Mirakkandu	do.	0 1 0
P 83	Do.	Naiyintaimarakkayar Miramunilai and sister Umarunachchi	do.	0 1 9
Q 83	Do.	Miraumma, widow of P. H. Avakkarlevvai	do.	0 0 16
S 83	Do.	Mirakkuddi Sekumirappulavan	do.	0 0 37
T 83	Do.	Atamlevvai Kalantar	do.	0 1 16
U 83	Do.	Hajiyar Mammatu	do.	0 1 2
V 83	Do.	Ismayilmunnilai V. V. Utumankandu	do.	0 1 10
A 84	Do.	I. V. V. Utumankandu	do.	0 0 31
B 84	Do.	Kalantar Ismayil	do.	0 0 32
C 84	Do.	Pakkirsaiyu Mayatinvava	do.	0 0 39
D 84	Do.	Saivulevvai Miraumma	do.	0 1 4
E 84	Do.	Akamatumira Ismayilmunnilai	do.	0 1 6
F 84	Do.	V. V. Sekumiralevvai Avvaumma	do.	0 1 0
G 84	Do.	Pichchaippillai Silaiyimankandu	do.	0 1 5
H 84	Do.	Avuvakkar Ismalevvai Marakkayar	do.	0 0 36
I 84	Do.	Kalantarppodi Pattumma	do.	0 1 0
J 84	Do.	Kalantarppodi	do.	0 0 37
K 84	Do.	Alankuddiyar Avvaumma	do.	0 0 34
L 84	Do.	do.	do.	0 0 31
M 84	Do.	Ismalevvai Marakkayar Pattumma	do.	0 0 29
N 84	Do.	P. H. Mammattuttampippoddi Pattumma	do.	0 0 21
P 84	Do.	P. H. Mammattuttampippoddi Miraumma	do.	0 0 24
R 84	Do.	Ivurayimkandu Pattumma	do.	0 0 28
S 84	Do.	Asanalevvai Marakkayar Pattumma	do.	0 0 32
V 84	Do.	P. H. Mammattuttampippodi Alemanachchi	do.	0 1 6

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
W 84	Karunkodittivu	Kalantarppoddi Chenniumma	Cocoanut garden	0	0 31
X 84	Do.	Akamattuppillai Avvaumma	do.	0	0 34
Y 84	Do.	Utumanpillai Saivulevvai and wife Mariamkandu	do.	0	1 0
Z 84	Do.	Atamlevvai Atamkandumunnilai and wife Kalantarumma	do.	0	0 36
B 85	Do.	Mayatinvava Mammattutampi and wife Pattumuttu	do.	0	0 36
C 85	Do.	Ismayil Kuppaiumma	do.	0	0 32
E 85	Do.	Pattumma, wife of Nayintaikkandu	do.	0	0 34
F 85	Do.	Chinna Akamatulevvaippodi Udaiyar	do.	0	0 21
G 85	Do.	Sekumira Muttumma	do.	0	0 16
H 85	Do.	Avakkar Sekumira	do.	0	0 13
J 85	Do.	Utumalevvaippodi Katisaumma	do.	0	0 24
K 85	Do.	Sekulevvaippodi Sinnakkuddippodi	do.	0	0 20
L 85	Do.	Katuvvava's wife Katisaumma	do.	0	0 30
M 85	Do.	T. Avuvakkarlevvai Mukamatupattumma	do.	0	0 34
N 85	Do.	Akamattulevvai Asiatumma	do.	0	0 36
O 85	Do.	P. H. Akamatulevvaippodi Avvaumma	do.	0	0 33
P 85	Do.	Akkamatulevvai Marakkayar Mariamkandu	do.	0	0 30
Q 85	Do.	P. H. Akamatulevvaippodi Maimunachchi	do.	0	0 24
R 85	Do.	Mariyamnullai Manikkamullai	do.	0	0 30
S 85	Do.	Mirappillai Akisaumma	do.	0	0 30
U 85	Do.	Sinnanmullai Paramamullai	do.	0	0 20
V 85	Do.	Utumankandu Osta Omarusaiyu	do.	0	0 29
Y 85	Do.	Vilankeppodi Chinnan	do.	0	1 11-50
Z 85	Do.	Kantarppanikkan Velayutan	do.	0	0 36-63
A 86	Do.	Andrisappu	do.	0	0 28-13
B 86	Do.	Matavappanikkan Kali	do.	0	0 33
C 86	Do.	Kanavati Chinnan	do.	0	0 29
D 86	Do.	Kantarppanikkan Valli	do.	0	0 24-63
E 86	Do.	Mariyan Marimattu	do.	0	0 31-88
G 86	Do.	Miralevvai Miraumma	do.	0	0 25
I 86	Do.	Utumankandu Akisaumma	do.	0	0 34
J 86	Do.	Avuvakkerlevvai Motin Mariyamkandu and Avuvakkerlevvai Motin Patumma	do.	0	0 34
K 86	Do.	Miralevvai Alimakandu and Akamatulevvai Mariamkandu	do.	0	0 38
L 86	Do.	Kalantar Makumutulevvai and P. H. Miralevvaippodi	do.	0	1 0
M 86	Do.	P. H. Miralevvaippodi and Atammarakkayar Ismalevvai	do.	0	1 14
N 86	Do.	L. U. D. O. Utumalevvai and Vavalevvai Katisaumma	do.	0	1 12
P 86	Do.	Chinnamiramunnilai Makkulattumma and Chinnamiramunnilai Mariyankandu	do.	0	2 0
Q 86	Do.	P. H. Miralevvai Patumma and P. H. Miralevvai Asarumma	do.	0	1 16
V 86	Do.	Mirakkandu Kalantarumma	do.	0	1 21
D 87	Do.	Pakkiruttampi Katisaumma	do.	0	1 12
F 87	Do.	P. H. Miralevvai Patumma	do.	0	0 31
G 87	Do.	Utumalevvaippodi Mirasaivulevvai	do.	0	0 31
H 87	Do.	Katiramar Attai	do.	0	0 35-20
I 87	Do.	Virakkuddi Kannammai and Chinnattampi Kanavatiyan	do.	0	0 33-88
J 87	Do.	Katiravelan Parikari Teyvanai	do.	0	0 29
K 87	Do.	Kantappodi Kenkattai Sinnappodiyan Chinnappillai, Vasanami Kantaiya, and Manakappodi Teyvanai	do.	0	3 0-88
L 87	Do.	Chinnattampi Kantappan	do.	0	0 23-75
M 87	Do.	Kalikkuddi Arumukam and Kantappodi Nakattai	do.	0	0 31
N 87	Do.	Kantapperumal Teyvanai	do.	0	0 33
Q 87	Do.	Katiravelan's widow Valli	do.	0	0 26
R 87	Do.	Matavappanikkan Kantan	do.	0	0 31
T 87	Do.	Chinnattampi Kantan	do.	0	0 31
U 87	Do.	Chinnattampi Mari	do.	0	1 16
V 87	Do.	P. H. Arumaipperumal and Kanapati Kunchippalan	do.	0	0 35
W 87	Do.	Kalikkuddi Paiyan	do.	0	0 30
X 87	Do.	Kumaraveli Mayilan	do.	0	0 31
Y 87	Do.	Arumukam Palippodi	do.	0	0 34
Z 87	Do.	Kantappodi Ulakan	do.	0	0 28
B 88	Do.	Manikkappodi Tiraiyammai	do.	0	0 36
C 88	Do.	Kattappodi Chinnavappodi	do.	0	0 38
E 88	Do.	Velappodi Kumarappodi	do.	0	0 33
F 88	Do.	Kumarappodi Chinnakkanni	do.	0	0 36
I 88	Do.	Kantappodi Kantammai	do.	0	0 26
O 88	Do.	Chinnattampi Kunchittampi	do.	0	1 0
R 88	Do.	S. K. Kattamuttukurukkal and I. Chinnappillai	do.	0	2 14
S 88	Do.	S. K. Pillaiyamma and S. K. Nakattai	do.	0	0 29
V 88	Do.	Mayilippodi Valliyammai	do.	0	0 29
W 88	Do.	Manakar. Kantappan	do.	0	0 30

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
X 88	Karunkoddittivu	Periyatampi Ponnaiya	Cocoanut garden	0	1	3
D 89	Do.	Murukavannan Sempavannan	do.	0	1	0
G 89	Do.	Pokkanivannan Chintan	do.	0	0	14
H 89	Do.	Kunchavannan Kanapati	do.	0	0	22
I 89	Do.	Kattavannan Kantavannan	do.	0	0	28
L 89	Do.	P. H. Arumaipperumal and Annamalaipodi Umaiyattai	do.	0	1	5

NOTE.—The above lots are to be given to the claimants by a grant of certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 830, E. P.

செல்லோனியல் சக்கிந்தாரர் ஆபீசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு வைகாசிமீ 18 ந் உ.

1901 ம் ஆண்டு ஆவணிமாதம் 21 ந் திகதியாகிய புதன் திழைமையிது மதனையடுத்த நாட்களினும் கிழக்கு மாகாணத்து கவண்ணமேந்த ஏசன்மவர்கள் கருங்கொட்டித்தீவுவாடியில் இதனடியிற் சொல்லப்படமுக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை உரித்தாளிகளுக்கு ஆட்சியில் கொடுப்பார்.

படம் 333, அக்கரைப்பற்று.

குறிச்சி — கருங்கொட்டித்தீவு.

இல.	உரித்தாளியின் பெயர்.	விபரம்.	விசாலம். அ. ரு. ப.
U 77	கலந்தற்பரிகாரி கைமை மரியங்கண்டு	5 தென்னை	0 0 14
V 77	உதமான் பிள்ளை அசமதுமுன்னிலை	4 ஷே	0 0 24
W 77	அலலி உதமான் பிள்ளை பைக்கீரோடாவி	16 ஷே	0 1 3
X 77	சின்னத்தம்பி அசமது முன்னிலை	18 ஷே	0 0 28
Y 77	உதமான் பிள்ளை அசமதுமுன்னிலை	8 ஷே	0 1 7
B 78	இவுரூயின்பிள்ளை பாத்தம்மா அசமதுலெவ்வை பென் சின்ன உம்மா	20 ஷே	0 0 30
C 78	மீராக்கண்டு அவ்வாவும்மா ஈசப்புப்போடி பைக்கீரும்மா	18 ஷே	0 0 36
D 78	ஆதம்பிள்ளை மரியங்கண்டு ஆதம்பிள்ளை மீராவும்மா	29 ஷே	0 0 34
E 78	அசனலெவ்வை ஆராட்சிபாத்தம்மா	9 ஷே	0 0 34
G 78	ஆதம்மரைக்காயர் நெயிந்தைமரைக்காயர்	21 ஷே	0 0 32
J 78	உதமான் பிள்ளை நெயிந்தைக்கண்டிம பெண்மரியம் நா ச்சியும்	ஷே	0 1 4
L 78	உமறுநெயிந்தை ஈசாக்குட்டி முன்னிலை	27 ஷே	0 1 3
M 78	செய்தாலிப்பிள்ளை மரியங்கண்டும சேகு உமறுபாத்தம் மாவும்	ஷே	0 0 38
O 78	மாதுப்போடி வரிசையுமமா	21 ஷே	0 0 34
P 78	நெயிந்தைப்போடி இசுமாயில மரைக்காயர்	12 ஷே	0 1 0
Q 78	ஷே	19 ஷே	0 0 30
R 78	செய்தாலிப்போடி கதிசாவும்மா	18 ஷே	0 1 0
S 78	அவச்சர்மரியங்கண்டு	19 ஷே	0 0 30
T 78	ஆதம்பிள்ளை பாத்தம்மா நெயிந்தைப்பிள்ளை பாத்தம்மா அப்துலஹைமான் ஆசியார்செயினவும்மா	15 ஷே	0 0 34
U 78	மீராக்கண்டுப்போடி கதிசாவும்மா	35 ஷே	0 0 36
V 78	பைக்கீரூப்போடி சாய்வு	20 ஷே	0 0 36
W 78	மகமதுமுன்னிலை மீராசாய்வு	15 ஷே	0 0 34
X 78	நெயிந்தைமரைக்காயர் லெவ்வைநாச்சி நெ. ம. சின்ன உம்மா	16 ஷே	0 1 0
Y 78	செய்தாலிப்போடி அலிமாராச்சி செய்தாலிப்போடி பா த்தம்மா	16 ஷே	0 1 16
Z 78	அசமதுமீராலெவ்வை பாத்தம்மா	15 ஷே	0 0 31
A 79	செய்தாலிப்போடி அலிமாராச்சி, செய்தாலிப்போடி பாத்தம்மாவும்	12 ஷே	0 0 29
B 79	உதமாலெவ்வை மரைக்காயர் மம்மதிவுரூலெவ்வை	24 ஷே	0 0 35
C 79	மைய்யதின்வாவா மரியங்கண்டு மைய்யதின்வாவா கதிசா வும்மா	24 ஷே	0 0 37
D 79	வ. லி. சின்னப்பிள்ளை மரைக்காயர்	10 ஷே	0 0 33
E 79	உதமானபிள்ளை நெயிந்தைக்கண்டு	14 ஷே	0 0 35
F 79	ஆதம்முன்னிலை மைய்யதின்வாவா	15 ஷே	0 0 36
G 79	ஆதம்மீராப்பிள்ளை மரைக்காயர்	17 ஷே	0 0 37
H 79	உதமானபிள்ளை ஆதங்கண்டு	7 ஷே	0 0 3

இல.	உரித்தானியின் பெயர்.	விபரம்.	விசாலம். எ. து. ப.
I 79	மாதுப்போடி மீராவும்மா	24 தென்னை	0 0 34
W 79	செய்சாலிப்போடி பாததமுத்த	20 ஹே	0 1 0
X 79	உதுமான்பிள்ளை அலன்பிள்ளை	20 ஹே	0 1 2
Y 79	ஹே	9 ஹே	0 0 35
A 80	ஆதம்மரைக்காயர் கலந்தர்முன்னிலை	15 ஹே	0 1 4
B 80	அயினியமரைக்காயர் அவக்கபெண் கைசாவும்மாவும்	21 ஹே	0 0 35
C 80	ஹே	27 ஹே	0 1 0
D 80	மீராசாய்வுப்போடி மைய்யதின்வாவாவும் பெண் சின் உம்மாவும்	20 ஹே	0 1 4
E 80	ஹே	17 ஹே	0 1 0
F 80	மீராக்கண்டுமுன்னிலை ஆதமிலெவ்வை அகமதுப்பிள்ளை உதுமாந்ருட்டியும் ஆஸ்யும்	18 ஹே	0 0 38
G 80	நெயிந்தைலெவ்வை மம்மதுதம்பியும் பெண் பொன்னி நாச்சி	20 ஹே	0 0 36
H 80	அகமதுலெவ்வை பைக்கிருமையத்திலும் பெண் சின்ன உம்மாவும்	16 ஹே	0 1 0
I 80	மீராமுன்னிலை ஆதங்கண்டுப்போடியும் பெண் சின்ன உம்மாவும்	22 ஹே	0 0 27
J 80	இசுமாயின்பிள்ளை மைய்யதின்வாவாவும் பெண் அகிசா நாச்சியும்	16 ஹே	0 0 13
K 80	அசன்புலவன் இசுமாலெவ்வையும் மீராக்கண்டுமரைக் காயர் மைய்யதின்வாவாவும்	20 ஹே	0 0 30
L 80	மீரூக்கண்டுமறுக்கண்டும பெண் சின்னஉம்மாவும்	16 ஹே	0 0 31
N 80	உதுமான்பிள்ளை அலமாநாச்சி	13 ஹே	0 0 25
P 80	உதுமான்பிள்ளை அகமதுலெவ்வை உதுமான்பிள்ளை தங்க உம்மா	9 ஹே	0 0 34
Q 80	பைக்கிருலெவ்வை சின்னஉம்மா பைக்கிருலெவ்வை அவ் வாவும்மா	9 ஹே	0 0 35
S 80	கலந்தமுலலை அகமதுலெவ்வைமரைக்காயர் நும சலையுமா ன் பெண் பாத்தமாவும்	23 ஹே	0 0 31
T 80	பொ. த. இசுமாலெவ்வை மரைக்காயர்	4 ஹே	0 0 35
U 80	மாமுநாப்பிள்ளை நெயிந்தைக்கண்டும ஆதமவாசா அலி மாநாச்சி இ. மரியங்கண்டு	8 ஹே	0 0 20
V 80	மம்முப்பிள்ளை தம்பிக்கண்டும பெண் செயினவுநாச்சியும்	8 ஹே	0 0 36
W 80	பொ. த. இசுமாலெவ்வை மரைக்காயரும் பெண் கலந்த ரும்மாவும்	18 ஹே	0 0 32
X 80	பொ. த. இசுமாலெவ்வை மரைக்காயரும் மம்மதுப்பிள ளைதம்பிக்கண்டும	9 ஹே	0 0 32
Y 80	ஆதமவாவாப்போடி இசுமாலெவ்வைபெண் செய்யதம் மாவும்	23 ஹே	0 0 33
Z 80	பொ. த. கொ. அகமதுலெவ்வைப்போடி	18 ஹே	0 0 36
A 81	மீராசாய்வுப்போடி இசுமாலெவ்வையும் பெண் மீராவு ம்மாவும்	22 ஹே	0 1 0
B 81	அலலிஉதுமான்பிள்ளை ஆதங்கண்டுப்போடியும் மீராசா ய்வுப்போடி இசுமாலெவ்வையும்	15 ஹே	0 0 30
C 81	கொஸ்தாபபல் அகமதுலெவ்வைப்போடி	18 ஹே	0 0 34
D 81	மீராசாய்வுப்போடி இவுருலெவ்வை	13 ஹே	0 0 35
E 81	மீராசாய்வுப்போடி இசுமாலெவ்வை அகமதுப்பிள்ளை கா சின்வாவா கலந்தர்காசின்வாவா	13 ஹே	0 0 37
F 81	மைய்யதின்வாவா உதுமாந்கண்டும நாகரும்மாவும்	8 ஹே	0 0 32
G 81	மீராசாய்வுப்போடி இவுருலெவ்வையும் பெண் ஆசியத் தமாவும்	18 ஹே	0 0 27
H 81	மீராசாய்வுப்போடி இவுருலெவ்வை	3 ஹே	0 0 26
I 81	அகமதுப்பிள்ளை கலந்தரும் பெண் பாத்தமாவும்	6 ஹே	0 0 21
J 81	மீராசாய்வுப்போடி இவுருலெவ்வை	3 ஹே	0 0 26
K 81	ஆதம்பிள்ளை அவக்கரும் பெண் ஆசியத்தமாவும்	13 ஹே	0 0 22
L 81	உதுமாந்மரைக்காயர் முக்குறுத்தம்மா	18 ஹே	0 0 22
O 81	அகமதுலெவ்வை பெண் பாத்தம்மா	7 ஹே	0 0 24
P 81	ஆதம்பிள்ளை அபூபக்கர்	2 ஹே	0 0 20
Q 81	பொ. த. அ. ஆதம்வாவாலெவ்வையும் பைக்கீர்லெவ்வை பாத்தமாவும்	3 ஹே	0 0 20
T 81	பொ. த. இசுமாலெவ்வை மரைக்காயர்	3 ஹே	0 0 22
U 81	மம்முப்பிள்ளை சாளுவுமமா	4 ஹே	0 0 24
V 81	அவக்காசிவத்தாவும்மா மீராக்கண்டு சின்னஉம்மா	தென்னைமரவளவு	0 0 24
W 81	உதுமான்பிள்ளை அகமதும் அவ்வாவும்மாவும்	ஹே	0 1 0

இல,	உரித்தாளியின் பெயர்.	விவரம்.	வீசாலம். ஏ. தா. பெ.
X 81	புலவன் அலியாரும் சவரிஉம்மாவும்	தென்னமரவளவு	0 0 24
Y 81	உதுமான்பிள்ளை ஆதம்லெவ்வை	றெ	0 0 25
Z 81	உதுமான்பிள்ளை பாத்தும்மா அகமது அதிகாரி செய்ய தும்மா	றெ	0 0 34
A 82	அலியார் வரிசைமம்மதும் மீராக்கண்டு மம்மதுத்தம்பியும்	றெ	0 0 35
C 82	பொ. த. இசுமாலெவ்வை மரைக்காரும் பைக்கீரு பெண் சாரூவும்மா	றெ	0 0 33
E 82	மீராலெவ்வை காஜின்வாவாவும் பெண் சின்னவும்மாவும்	றெ	0 0 35
F 82	வ. வி. மம்மதுத்தம்பி மீராலெவ்வை	றெ	0 0 37
G 82	ஆதம்மரைக்காயர் கலந்தர்	றெ	0 0 32
H 82	கண்ணப்பா ஆறுமுகம்	றெ	0 0 33
I 82	றெ	றெ	0 0 25
J 82	இசுமாயில கைமை மரியங்கண்டு	றெ	0 0 27
K 82	சேகுஅகமது அறவியார்	றெ	0 0 23
L 82	அவக்கர் பைக்கீருத்தம்பியும் பெண் மூத்தபிள்ளையும்	றெ	0 0 23
M 82	கலந்தர் கைமை செயின்புனூச்சி	றெ	0 0 23
N 82	சுலையுமான் பிள்ளை சின்ன உம்மா	றெ	0 0 23
O 82	அலியார் வரிசைமம்மது	றெ	0 0 28
P 82	ஆதம்லெவ்வை பாத்தும்மா	றெ	0 0 23
Q 82	மீராலெவ்வை ஆதம்வாவாவும் பெண் பாத்தும்மாவும்	றெ	0 0 24
R 82	உமறுநெயிந்தை கதிசாவும்மா	றெ	0 0 23
S 82	பொ. த. அ. மைய்யதீன்வாவாவும் பெண் கலந்தரும்மாவும்	றெ	0 0 26
T 82	பைக்கீருப்போடி பாத்தும்மா	றெ	0 1 1
U 82	மகமதஸ்வாபிள்ளை ஆசியத்து	றெ	0 0 18
V 82	சிலைசுமான் பெண் சாரூவும்மா	றெ	0 0 25
W 82	இசுமாயிற் பிள்ளை மரியம்	றெ	0 0 30
X 82	கலந்தர் மீராமரக்காயர்	றெ	0 0 34
Y 82	மீராமுன்னிலை ஆதங்கண்டு	றெ	0 1 2
A 83	அலுவக்கர் இசுமாலெவ்வை மரைக்காயர்	றெ	0 0 24
D 83	இராமோதரம் முத்துப்பிள்ளையும் புருஷன் கந்தப்பர் வே லாயுதனும்	றெ	0 1 6
E 83	இவுரூயின்போடி அகமதுலெவ்வை	றெ	0 1 2
F 83	இசுமாயில முன்னிலை ஆதங்கண்டு	றெ	0 1 6
G 83	சண்பதி அமராந்தை	றெ	0 1 6
H 83	பீற்றர் ஆறுமுக	றெ	0 1 10
I 83	அலுவக்கர் இசுமாயில்லெவ்வை மரக்காயர்	றெ	0 1 16
J 83	கண்பதி கோணுத்தை	றெ	0 1 4
K 83	பிச்சைப்பிள்ளை சுலையுமான்	றெ	0 0 36
M 83	பொ. த. அவக்கரிலை கதிசாவும்மா	றெ	0 0 27
N 83	அலுவக்கர் மீராக்கண்டு	றெ	0 1 3
O 83	அவக்கர் மீராக்கண்டு	றெ	0 1 0
P 83	நெயிந்தை மரைக்காயர் மீராமுன்னிலை சகோதரி உமறு காச்சி	றெ	0 1 9
Q 83	பொ. த. அவக்கரிலை கைமை மீராவும்மா	றெ	0 0 16
S 83	மீராக்குட்டி சேகுமீராப்புலவன்	றெ	0 0 37
T 83	ஆதம்லெவ்வை கலந்தர்	றெ	0 1 16
U 83	ஆசியார் மம்மது	றெ	0 1 2
V 83	இசுமாயிலமுன்னிலை வ. வி. உதுமாண்கண்டு	றெ	0 1 10
A 84	இ. வ. வி. உதுமாண்கண்டு	றெ	0 0 31
B 84	கலந்தர் இசுமாயில	றெ	0 0 32
C 84	பைக்கீருசாயவு மையதீன்வாவா	றெ	0 0 39
D 84	சாயவுலெவ்வை மீராவும்மா	றெ	0 1 4
E 84	அகமதுமீரா இசுமாயில முன்னிலை	றெ	0 1 6
F 84	வ. வி. சேகுமீராலெவ்வை அவ்வாவும்மா	றெ	0 1 0
G 84	பிச்சைப்பிள்ளை சுலையுமான் கண்டு	றெ	0 1 5
H 84	அலுவக்க ரிஸ்மாயிலெவ்வை மரக்காயர்	றெ	0 0 36
I 84	கலந்தர்போடி பாத்தும்மா	றெ	0 1 0
J 84	கலந்தர்போடி	றெ	0 0 37
K 84	ஆலங்குட்டியார் அவ்வாவும்மா	றெ	0 0 34
L 84	றெ	றெ	0 0 31
M 84	இசுமாலெவ்வை மரைக்காயர் பாத்தும்மா	றெ	0 0 29
N 84	பொ. த. மம்மதுத்தம்பிப்போடி பாத்தும்மா	றெ	0 0 21
P 84	பொ. த. மம்மதுத்தம்பிப்போடி மீராவும்மா	றெ	0 0 24
R 84	இவுரூயின் கண்டு பாத்தும்மா	றெ	0 0 28
S 84	அசுனாலெவ்வை மரக்காயர் பாத்தும்மா	றெ	0 0 32
V 84	பொ. த. மம்மதுத்தம்பிப்போடி அலிமாண்சி	றெ	0 1 6

இல.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். * ஏ. தூ. பெ.
W 84	கலந்தர்போடி சின்னமம்மா	தென்னமரவளவு	0 0 31
X 84	அகமதுபிள்ளை அவ்வாவும்மா	றெ	0 0 34
Y 84	உதுமானபிள்ளை சாயவுலெவ்வையும பெண் மரியங்கண் டும	றெ	0 1 0
Z 84	ஆதமிலவை ஆதங்கண்டு முன்னிலையும பெண் கலந்தரும் மாவும்	றெ	0 0 36
B 85	கையதீன்வாவ மம்மதுத்தம்பியும பெண் பாத்தமுத்தம்	றெ	0 0 36
C 85	இசுமாயில குப்பைமம்மா	றெ	0 0 32
E 85	நெய்நதைக்கண்டுபெண் பாத்தம்மா	றெ	0 0 34
F 85	சின்னகமதிலவைப்போடி உடையா	றெ	0 0 21
G 85	சேசுமீரா முத்தமமா	றெ	0 0 16
H 85	அவக்கர் சேசுமீரா	றெ	0 0 13
J 85	உதுமாலெவ்வைப்போடி கதிராவும்மா	றெ	0 0 24
K 85	சேசுலெவ்வைப்போடி சின்னக்குட்டிப்போடி	றெ	0 0 20
L 85	காசினவாவாபெண் கதிராவும்மா	றெ	0 0 30
M 85	தோ. அலுவக்கர்லெவ்வை முகம்மதுபாத்தம்மா	றெ	0 0 34
N 85	அகமதுலெவ்வை ஆசியத்தம்மா	றெ	0 0 36
O 85	பொ. த. அகமதிலவைப்போடி அவ்வாவும்மா	றெ	0 0 33
P 85	அகமதிலவை மரைக்காயர் மரியங்கண்டு	றெ	0 0 30
Q 85	பொ. த. அகமதிலவைப்போடி மைமுநாச்சி	றெ	0 0 24
R 85	மரியான்முலலை மரணிக்கமுலலை	றெ	0 0 30
S 85	மீராப்பிள்ளை அகிராவும்மா	றெ	0 0 30
U 85	சின்னமுலலை பரமமுலலை	றெ	0 0 20
V 85	உதுமான்கண்டு ஏஸ்தா உமதுசாயவு	றெ	0 0 29
Y 85	விளங்கிப்போடி சின்னான்	றெ	0 1 11.50
Z 85	கந்தர்ப்பணிக்கன் வேலாயுதன்	றெ	0 0 36.63
A 86	அந்திரிஸ்சப்பு	றெ	0 0 28.13
B 86	மாதவப்பணிக்கன் கானி	றெ	0 0 33
C 86	கணபதிசின்னான்	றெ	0 0 29
D 86	கந்தர்ப்பணிக்கன் வள்ளி	றெ	0 0 24.63
E 86	மாரியான் மாரிமுத்த	றெ	0 0 31.88
G 86	மீராலெவ்வை மீராவும்மா	றெ	0 0 25
I 86	உதுமான்கண்டு அகிராவும்மா	றெ	0 0 34
J 86	அபூபக்கர்லெவ்வை மோதீன் மரியங்கண்டும் அபூபக்கர் லெவ்வை மோதீன் பாத்தம்மாவும்	றெ	0 0 34
K 86	மீராலெவ்வை அலிமாக்கண்டும் அகமதுலெவ்வை மரிய ங்கண்டும்	றெ	0 0 38
L 86	கலந்தர் மகமுது லெவ்வையும் பொ. த. மீராலெவ்வைப் போடியும்	றெ	0 1 0
M 86	பொ. த. மீராலெவ்வைப்போடியும் ஆதம் மரைக்காயர் இசுமாலெவ்வையும்	றெ	0 1 14
N 86	லெ. உ. டி. உதுமாலெவ்வையும் வாவாலெவ்வை கதிரா வும்மாவும்	றெ	0 1 12
P 86	சின்னமீரா முன்னிலை முகமுதுத்தம்மா சின்னமீரா மு ன்னிலை மரியங்கண்டும்	றெ	0 2 0
Q 86	பொ. த. மீராலெவ்வை பாத்தம்மா, பொ. த. மீராலெ வ்வை ஆசுறும்மா	றெ	0 1 16
V 86	மீராங்கண்டு கலந்தரும்மா	றெ	0 1 21
D 87	பைக்கிருத்தம்பி கதிராவும்மா	றெ	0 1 12
F 87	பொ. த. மீராலெவ்வை பாத்தம்மா	றெ	0 0 31
G 87	உதுமாலெவ்வைப்போடி மீராசாயவு லெவ்வை	றெ	0 0 31
H 87	ககராமர் ஆத்தை	றெ	0 0 35.20
I 87	வீரக்குட்டி கண்ணம்மை சின்னத்தம்பி கணபதியான்	றெ	0 0 33.88
J 87	கதிரவேலன் பரிகாரி தெய்வானை	றெ	0 0 29
K 87	கந்தர்ப்போடி தெக்காத்தை சின்னப்பொடியன் சின்னப்பி ள்ளை, வாசனாமி கந்தையா, மாணாப்போடி தெய்வானை	றெ	0 3 0.88
L 87	சின்னத்தம்பி கந்தப்பன்	றெ	0 0 23.75
M 87	காளிக்குட்டி ஆறுமுகம் கந்தர்ப்போடி நாகாத்தை	றெ	0 0 31
N 87	கந்தர்ப்பெருமாள் தெய்வானை	றெ	0 0 33
Q 87	கதிரவேலன் கைமைவள்ளி	றெ	0 0 26
R 87	மாதவப்பணிக்கன் கந்தன்	றெ	0 0 31
T 87	சின்னத்தம்பி கந்தன்	றெ	0 0 31
U 87	சின்னத்தம்பி மாரி	றெ	0 1 16
V 87	பொ. த. அருமைப்பெருமாளும் கணபதி குஞ்சிப்பாலனும்	றெ	0 0 35
W 87	காளிக்குட்டி இளையான்	றெ	0 0 30

இல.	உரித்தானியின் பெயர்.	விவரம்.	விசாலம். ச. அ. ப.
X 87	குமாரவேலி மயிலன்	தென்னமர வளவு	0 0 31
Y 87	ஆறுமுகம் பாலிப்போடி	ஹே	0 0 34
Z 87	கந்தப்போடி உலகன்	ஹே	0 0 28
B 88	மாணிக்கப்போடி திரையம்மை	ஹே	0 0 36
C 88	காத்தாப்போடி சின்னவப்போடி	ஹே	0 0 38
E 88	வேலாப்போடி குமாரப்போடி	ஹே	0 0 33
F 88	குமாரப்போடி சின்னக்கண்ணி	ஹே	0 0 36
I 88	காத்தாப்போடி கந்தம்மை	ஹே	0 0 26
O 88	சின்னத்தம்பி குஞ்சித்தம்பி	ஹே	0 1 0
R 88	ச. கு. காத்தமுத்துக் குருக்கள், ஐ. சின்னப்பினை	ஹே	0 2 14
S 88	ச. கு. பிள்ளையம்மா, ச. கு. நாகாசுதை	ஹே	0 0 29
U 88	மயிலிப்போடி வள்ளியம்மை	ஹே	0 0 29
W 88	மாணுகர் கந்தப்பன்	ஹே	0 0 30
X 88	பெரியதம்பி பொன்னையா	ஹே	0 1 3
D 89	முருக வண்ணன் செம்பவண்ணன்	ஹே	0 1 0
G 89	பொக்கணி வண்ணன் சிந்தன்	ஹே	0 0 14
H 89	குஞ்சவண்ணன் கணபதி	ஹே	0 0 22
I 89	காத்தவண்ணன் கந்தவண்ணன்	ஹே	0 0 28
L 89	பொ. த. அருமைப்பெருமாளும் அன்னமலைப்போடி உமை யாத்தையும்	ஹே	0 1 5

குறிப்பு—மேலே குறித்த வளவுகள் உரித்தானிகளுக்கு ஆட்சியில் கொடுக்கப்படும்.

இக்காணிக்கைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனவின் கொந்திகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசுந்துத் துரையவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஜே. ஜே. தோர்பர்ன்,

இராசாங்க விதிருக்காகக் கையொப்பமிட்டது.

No. 831, E. P.

Colonial Secretary's Office,
Colombo, May 18, 1901.

ON Tuesday, August 20, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up for settlement, at his office in Karunkodittivu Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 679.—Akkarai pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 247	Palamunai	Utumalevvai Sinumerulevvai	Cocoanut garden	0 0 20*
S 247	Do.	Asiattumma, wife of Sekumukaiyatin	do.	0 0 23*
T 247	Do.	Akmatulevvai's wife Rakimattumma and V. V. K. Sinnalevvaippodi's wife Maimunachchi	do.	0 0 28*
U 247	Do.	Atamvava Alimakkandu, A. Seyinampu, and A. Sinnappillai	do.	0 0 34*
V 247	Do.	Pattumma, wife of Pakkirtampi	do.	0 0 28*
W 247	Do.	Satakkar Atamkandu	do.	0 0 20*
X 247	Do.	Pichchaittampi, Miraumma, and Meeralevvai Vellayer	do.	0 0 16*
Y 247	Do.	Kalanterlevvaippodi Udayar	do.	0 0 4*
D 248	Do.	Avakkerlevvai Mariamkandu	do.	0 0 36*
E 248	Do.	Pakkirmarakkayer Mammatuttampi	do.	0 0 36*
F 248	Do.	Miralevvai Kalantarumma, Asiattumma, and Karutupillai Katisaumma	do.	0 0 30*
G 248	Do.	Pichchaittampi, Miraumma, and Kalantarppodi Avakkerlevvai	do.	0 0 18*
I 248	Do.	Satakkar Atamkandu Marakkayer and Avuvakker Seku Ismayil	do.	0 0 33*
J 248	Do.	Mirasaivuppodi Alimanachchi	do.	0 0 34*
K 248	Do.	Pichchappillai's wife Pattumma, Mammatu's wife Mukkulattumma, and I. Pakkirtampi	do.	0 0 26*
L 248	Do.	V. V. Akamatulevvai Semilattumma	do.	0 0 21*
M 248	Do.	P. H. Atamvavappodi and Aliyar Avvaumma	do.	0 0 39*
N 248	Do.	Kasinatan's wife Kannammai	do.	0 0 20*
O 248	Do.	Avakkar Saraumma and A. Kuppaiumma	do.	0 0 33*
P 248	Do.	Kaivaumma, widow of Miralevvai	do.	0 0 30*
Q 248	Do.	Avakker Kaivaumma and Pakkiratikari Kuppaiumma	do.	0 0 20*
R 248	Do.	Atamlevvaippodi Aliyar	do.	0 0 37*

* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
S 248	Palamunai	K. P. H. Atamvava	Cocoanut garden	0 0 20 ^a
T 248	Do.	Atamlevvaippodi, Mukamatulevvaippodi, and Atamvavappodi's wife Mukkulattumma	do.	0 1 7 ^a
U 248	Do.	Atamvavappodi's wife Mukkulattumma	do.	0 0 21 ^a
V 248	Do.	Katarpillai Kalanterumma and P. H. Atamvava	do.	0 0 27 ^a
W 248	Do.	Akamatulevvaippodi's wife Asiattumma	do.	0 0 32 ^a
X 248	Do.	Atmalevvaippodi Mammatuttampi Mukallam Atamlevvai and Akamatu Aliyar	do.	0 0 21 ^a
Y 248	Do.	P. H. Atamvava, P. H. Tavntulevvai	do.	0 0 21 ^a
Z 248	Do.	P. H. Atamvavappodi	do.	0 0 14 ^a
A 249	Do.	Atamlevvaippodi Avvaumma and Ismalevvaippodi Mariamkandu	do.	0 0 27 ^a
B 249	Do.	N. M. Ismalevvai	do.	0 0 11
C 249	Do.	do.	do.	0 0 6 ^a
D 249	Do.	do.	do.	0 0 4 ^a
E 249	Do.	Ismalevvaippodi Mammatuttampi Marakkayer and Miralevvai Mustapa	do.	0 1 19 ^a
F 249	Do.	Ismalevvaippodi Mammatuttampi Marakkayer	do.	0 0 21 ^a
G 249	Do.	P. H. Atamvavappodi	do.	0 0 23 ^a
H 249	Do.	Kalanter Pattumma and Kalanter Asiattumma	do.	0 0 19 ^a
I 249	Do.	Miraumma, widow of Akamatu	do.	0 0 20 ^a
J 249	Do.	P. H. Atamvavappodi	do.	0 0 24 ^a
K 249	Do.	do.	do.	0 0 19 ^a
L 249	Do.	Ismalevvaippodi Akamatulevvai and I. Avuvakker	do.	0 1 0
M 249	Do.	Sini Umarulevvai	do.	0 0 35 ^a
N 249	Do.	Isuppupodi Miraumma	do.	0 0 21 ^a
O 249	Do.	Mirakkandu Alimakkandu	do.	0 0 22 ^a
P 249	Do.	Ismalevvai Mammatuttampi Marakkayer	do.	0 0 31 ^a
Q 249	Do.	Atamlevvai's widow	do.	0 1 19 ^a
R 249	Do.	Ismalevvai Makamatuttampi	do.	0 1 21 ^a
S 249	Do.	(1) Kalantarppodi P. H. Atamvavappodi, (2) Utumanpillai Akamatulevvai, (3) N. M. Ismalevvaippodi, and (4) Avutuppodi Aminaumma	do.	0 1 20 ^a
A 250	Do.	Ivurayinkandu's wife Utumanachchi	do.	0 0 26 ^a
D 250	Do.	Asaumma and Utumankandu Pattumma	do.	0 0 23 ^a
E 250	Do.	Akamattuppodi Avvaumma	do.	0 0 27 ^a
G 250	Do.	Akamattuppodi Mariamkandu	do.	0 0 9 ^a
H 250	Do.	P. H. Atamvavappodi	do.	0 0 29 ^a
I 250	Do.	Atamkandu Utumankandu and Ivurayinkandu's wife Utumanachchi	do.	0 1 2 ^a
J 250	Do.	Avakkerlevvai Utumanachchi and Mammatuttampipodi Pakkirtampipodi	do.	0 0 16 ^a
K 250	Do.	A. P. H. Ismankanduppodi	do.	0 0 16 ^a
L 250	Do.	P. H. Atamvavappodi, P. Aliyarpodi, and Mirakkandu Ismankandu	do.	0 0 18 ^a
O 250	Do.	V. V. Akamatulevvaippodi's wife Semilattumma	do.	0 0 19 ^a
R 250	Do.	do.	do.	0 0 16 ^a
S 250	Do.	Ismalevvaippodi Mammatuttampi	do.	0 0 18 ^a
T 250	Do.	Managers of the mosque	do.	0 0 17 ^a
V 250	Do.	Satakkulevvai Miraumma	do.	0 0 20 ^a
W 250	Do.	Utumankandu Marakkara Saraumma	do.	0 0 30 ^a
X 250	Do.	Asankandu Mukkulattumma and A. Maimunachchi	do.	0 0 34 ^a
Y 250	Do.	V. V. Kasinavalevvai, P. H. V. V. Akamatulevvai, P. H. Ismalevvai's wife Maimunachchi, and Utumankandu Marakkara Taviatulevvai	do.	0 1 11 ^a
A 251	Do.	K. P. H. Atamvavappodi	do.	0 0 18 ^a
B 251	Do.	Ivurainkandu's wife Utumanachchi	do.	0 0 27 ^a
C 251	Do.	Utumankandu Aliyar and Ivuralevvai Atamlevvai	do.	0 0 26 ^a
F 251	Do.	Akamattulevvai Mariyankandu	do.	0 0 15 ^a
G 251	Do.	Utumankandu Mariyankandu	do.	0 0 25 ^a
H 251	Do.	Atamkandu Miskinvava and another	do.	0 0 20 ^a
I 251	Do.	Utumankandu Alimakkandu	do.	0 0 23 ^a
J 251	Do.	Ivurainkandu Saynavunachchi	do.	0 0 35 ^a
N 251	Do.	Kalantarppodi Pakkir Marakkayer	do.	0 0 17 ^a
O 251	Do.	Sekumiralevvai Akamatulevvai	do.	0 0 19 ^a
P 251	Do.	Mukayatinavapparikari Ponniumma	do.	0 0 23 ^a
Q 251	Do.	Akamattupillai Aliyar	do.	0 0 22 ^a
R 251	Do.	Umarukatta Atikari Sekumukaiyatin	do.	0 0 23 ^a
T 251	Do.	Kalantarppodi Pakkirtampi	do.	0 0 20 ^a
Z 251	Do.	M. Utumalevvai Chinumarulevvai	Garden	0 0 24 ^a
B 252	Do.	Kurnivannan Kuppavannaththi	do.	0 0 24 ^a
C 252	Do.	Kurunivannan Katiramen	do.	0 0 35 ^a

^a Certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 831 E. P.

கொலோனிபல சர்க்கிற்ந்தார ஆபீசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு வைகாசிமீ 18 ன் வ.

1901 ம ஆண்டு ஆவணிமாதம் 20 ன் திதியாகிய செவ்வாய்க்கிழையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவர்ணமேந்து ஏசுந்றவர்கள் கருங்கொடிசதிவ வாடியில இதனடியிற் சொலலப்படடி ருக்கிற முடிக்குரிய காணீத்துணடுகளை, உரிததாளிகளுக்கே ஆட்சியில கொடுப்பார.

படம 679, அக்கரைப்பறறு. குறிச்சி—பாலமுனை.

இல.	கேள்க்காரனின் பெயர்.	விவரம்.	விசாலம்.	வ. நா. ப.	ஆட்சி
R 247	உதுமாவெவ்வை சீனி உமறுவெவ்வை	தென்னிலவளவு	0 0 20		ஆட்சி
S 247	சேருமுகையதின பெண் ஆசியத்தமமா	பெண்	0 0 23		பெண்
T 217	அகமதுவெவ்வை பெண் முகலத்தமமா, வ. வி. க. சீன	பெண்	0 0 28		பெண்
U 247	அகமதுவாவா அலியாககண்டு, ஆ. செயின்புலும் ஆ. சீன	பெண்	0 0 34		பெண்
V 247	பைக்கிருத்தமபி பெண் பாத துமமா	பெண்	0 0 28		பெண்
W 247	சதக்கர் ஆதங்கண்டு	பெண்	0 0 20		பெண்
X 247	பிச்சைத்தமபி மீராஉமமாவும் மீராவெவ்வை வெள்ளை	பெண்	0 0 16		பெண்
Y 247	கலந்தாவெவ்வைப்போடி உடையார	பெண்	0 0 4		பெண்
D 248	அவக்கரிலவை மரியங்கண்டு	பெண்	0 0 36		பெண்
E 248	பைக்கிரு மாககார மம்மதுத்தமபி	பெண்	0 0 36		பெண்
F 248	மீராவெவ்வை கலந்தருமமா ஆசியத்தமமா, கருதுப	பெண்	0 0 30		பெண்
G 248	பிச்சைத்தமபி மீராவும்மா கலந்தாவோடி அவக்கரி	பெண்	0 0 18		பெண்
I 248	சதக்கர் ஆதங்கண்டு மரைக்காயர் அலுவககர் சேகில	பெண்	0 0 33		பெண்
J 248	மீராசாய்ப்போடி அலியாஞ்சி	பெண்	0 0 34		பெண்
K 248	பிச்சைப்பினின் பெண் பாத துமமா, மம்மது பெண்	பெண்	0 0 26		பெண்
L 248	முகலத்தமமாவும் இ. பைக்கிருத்தமபியும்	பெண்	0 0 21		பெண்
M 248	வ. க். அகமதுவெவ்வை செமிலத்தமமா	பெண்	0 0 39		பெண்
N 248	பொ. த. ஆதமவாவாப்போடியும் அலியார அவ்வா உம	பெண்	0 0 20		பெண்
O 248	மாசீநாதன் பெண் கண்ணமமை	பெண்	0 0 33		பெண்
P 248	அவக்கர் சாரூஉமமா அவக்கர் குப்பையமமா	பெண்	0 0 30		பெண்
Q 248	மீராவெவ்வை கைப்பெண் கைவாஉமமா	பெண்	0 0 20		பெண்
R 248	அவக்கர் கைவாஉமமாவும் பைக்கிரு அதுகாரி குப்பைம	பெண்	0 0 37		பெண்
S 248	பாவும்	பெண்	0 0 20		பெண்
T 248	ஆதமவெவ்வைப்போடி அலியார	பெண்	0 0 20		பெண்
U 248	க. பொ. த. ஆதமவாவா	பெண்	0 1 7		பெண்
V 248	ஆதமவெவ்வைப்போடி முகம்மதுத்தமபிலெவ்வைப்போ	பெண்	0 0 21		பெண்
W 248	டியும் ஆதமவாவாப்போடி பெண் முகலத்தமமா	பெண்	0 0 27		பெண்
X 248	ஆதமவாவாப்போடி பெண் முகலத்தமமா	பெண்	0 0 32		பெண்
Y 248	காதாப்பினின் கலந்தருமமாவும் பொ. த. ஆதமவா	பெண்	0 0 21		பெண்
Z 248	வாவும்	பெண்	0 0 21		பெண்
A 249	பொ. த. ஆதமவாவாவும் பொ. த. தாவுதுவெவ்வையும்	பெண்	0 0 14		பெண்
B 249	பொ. த. ஆதமவாவாப்போடி	பெண்	0 0 27		பெண்
C 249	ஆதமவெவ்வைப்போடி அவ்வாஉமமாவும் இஸ்மாவெவ	பெண்	0 0 11		பெண்
D 249	வைப்போடி மரியங்கண்டு	பெண்	0 0 6		பெண்
E 249	தொ. மீ. இஸ்மாவெவ்வை	பெண்	0 0 4		பெண்
F 249	இஸ்மாவெவ்வைப்போடி மம்மதுத்தமபி மரைக்காயரு	பெண்	0 1 19		பெண்
G 249	மீராவெவ்வை முஸத்பாவும்	பெண்	0 0 21		பெண்
H 249	இஸ்மாவெவ்வைப்போடி மம்மதுத்தமபி மரைக்காயர்	பெண்	0 0 23		பெண்
I 249	பொ. த. ஆதமவாவாப்போடி	பெண்	0 0 19		பெண்
J 249	கலந்தா பாத துமமாவும் கலந்தா ஆசியத்தமமாவும்	பெண்	0 0 20		பெண்
K 249	அகமது கைப்பெண் மீராஉமமா	பெண்	0 0 24		பெண்
L 249	பொ. த. ஆதமவாவாப்போடி	பெண்	0 0 19		பெண்
M 249	இஸ்மாவெவ்வைப்போடி அகமதுவெவ்வையும் இ. அலு	பெண்	0 1 0		பெண்
N 249	வக்கரும	பெண்	0 0 35		பெண்
O 249	சீனிஉமறுவெவ்வை	பெண்	0 0 21		பெண்
P 249	சாசுப்பப்போடி மீராஉமமா	பெண்	0 0 22		பெண்
Q 249	மீராககண்டு அலியாககண்டு	பெண்	0 0 31		பெண்
R 249	இஸ்மாவெவ்வை மம்மதுத்தமபிமரைக்காயர்	பெண்	0 1 19		பெண்
	ஆதமவெவ்வை கைமை	பெண்	0 1 21		பெண்

இல.	கேள்விகாரணின பெயர்.	வீவரம்.	விசாலம்.	ச. ஆ. ப.
S 249	1, கலந்தர்போடி பொ. த. ஆதமவாவாப்போடி; 2, உமானபிள்ளை அகமதுலெவ்வை; 3, நொ. மீ. இலமாவெவ்வைப்போடியும்; 4, அலுதுப்போடி ஆயினு உமமாவும்	தென்னவளவு	0 1 20	ஆட்சி
A 250	இவ்ருயின்கண்டு பெண் உதுமாநாச்சி	செடி	0 0 26	செடி
D 250	ஆசாமமாவும் உதுமானகண்டுபாத துமமாவும்	செடி	0 0 23	செடி
E 250	அகமதுப்போடி அவ்வாஉமமா	செடி	0 0 27	செடி
G 250	அகமதுப்போடி மரியங்கண்டு	செடி	0 0 9	செடி
H 250	பொ. த. ஆதமவாவாப்போடி	செடி	0 0 29	செடி
I 250	ஆதங்கண்டு உதுமாங்கண்டு இவ்ருயின்கண்டு பெண் உதுமாநாச்சியும்	செடி	0 1 2	செடி
J 250	அவ்வகலவ்வை உதுமாநாச்சியும் மமமது தமப்பப்போடி பைக்கிருத்தப்பப்போடியும்	செடி	0 0 16	செடி
K 250	ஆ. பொ. த. இலமானகண்டுப்போடி	செடி	0 0 16	செடி
L 250	பொ. த. ஆதமவாவாப்போடியும், பை. அலியாரப்போடியும் மீராக்கண்டு இலமான்கண்டு	செடி	0 0 18	செடி
O 250	வ. வி. அகமதுலெவ்வைப்போடி பெண் செமிலத்தும்மா	செடி	0 0 19	செடி
R 250	செடி	செடி	0 0 16	செடி
S 250	இலமாவெவ்வைப்போடி மமமதுத்தம்பி	செடி	0 0 18	செடி
T 250	பள்ளிவாசலுகரு	செடி	0 0 17	செடி
V 250	சதக்குலெவ்வை மீரா உமமா	செடி	0 0 20	செடி
W 250	உதுமான்கண்டுமரைக்காயர் சாளுஉமமா	செடி	0 0 30	செடி
X 250	அசன்கண்டுமுக்குலெவ்வை, துமமாவும், அ. மைமுநாச்சியும்	செடி	0 0 34	செடி
Y 250	வ. வி. அசனவாவாவெவ்வை, மீராவெவ்வை, பொ. த. வ. வி. அகமதுலெவ்வை, பொ. த. இலமாவெவ்வை பெண் மைமுநாச்சியும், உதுமான்கண்டு மரைக்காயர் தாலுதுலெவ்வையும்	செடி	0 1 11	செடி
A 251	ச. பொ. த. ஆதமவாவாப்போடி	தென்னவளவு	0 0 18	செடி
B 251	இவ்ருயின்கண்டு பெண் உதுமாநாச்சி	செடி	0 0 27	செடி
C 251	உதுமான்கண்டு அலியாரும், இவ்ருலெவ்வை ஆதமலெவ்வையும்	செடி	0 0 26	செடி
F 251	அகமதுலெவ்வை மரியங்கண்டு	செடி	0 0 15	செடி
G 251	உதுமான்கண்டு மரியங்கண்டு	செடி	0 0 25	செடி
H 251	ஆதங்கண்டு மிலகின்வாவாவும் மறுபேரும்	செடி	0 0 20	செடி
I 251	உதுமாங்கண்டு அலிமாக்கண்டு	செடி	0 0 23	செடி
J 251	இவ்ருயின்கண்டு செயின்புநாச்சி	செடி	0 0 35	செடி
N 251	கலந்தர்ப்போடி பைக்கிரு மரைக்காயர்	செடி	0 0 17	செடி
O 251	செருமீராவெவ்வை அகமதுலெவ்வை	செடி	0 0 19	செடி
P 251	முக்கையதீனவாவாப் பரிசாரி பொன்னியும்மா	செடி	0 0 23	செடி
Q 251	அகமதுப்பிள்ளை அலியார்	செடி	0 0 22	செடி
R 251	உமறுகத்தா, அதிகாரி செருமுக்கையதீன	செடி	0 0 23	செடி
T 251	கலந்தர்ப்போடி பைக்கிரத்தம்பி	செடி	0 0 20	செடி
Z 251	மு. உதுமாவெவ்வை சீனி உமறுலெவ்வை	தோட்டம்	0 0 24	செடி
B 252	குறுண்வண்ணா குப்பை வண்ணாததி	செடி	0 0 24	செடி
C 252	செடி கதிராமன	செடி	0 0 35	செடி

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனையின் கொந்தீசுகளையும்பற்றி மட்டக களப்பு அரசாட்சி ஏசன்றுத துரையவர்களிடம் வினா வயந்துகொள்ளலாம்.

தே சாதிபதி மகோத்தமரவர்களினது கட்டளையின்படி,
ஜே. ஜே. சோர்பர்ன்,
இராசாங்க விதிதருக்காக கையொப்பமிட்டது.

No. 832, E. P.

Colonial Secretary's Office,
Colombo, May 18, 1901.

ON Thursday, July 11, 1901, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
3966	Natanai	S. Kantappan	Chinnappallam	12	0 0	10 0
		Preliminary plan 483.				
4590	Natanai	K. Tampiyappa	Fit for paddy	21	3 5	10 0
		Preliminary plan 2,156.				
7133	Palukamam	M. Chinnappillai	Fit for paddy	16	2 22	10 0
		Preliminary plan 2,317.				
75938	Palukamam	K. Velantan	Fit for paddy	8	2 6	10 0
		Preliminary plan 1,625.				
4572	Kammalaporativu	R. Tanukkodi	Virakkulikkadu	5	2 8	10 0
4573	Do.	do.	do.	7	0 11	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
76188	Kuruntadimunmari	Preliminary plan 2,392.—Mamunai. M. Pakkirmeyatin	Fit for paddy	19 2 30	10 0
87093	Tevilamunai	Preliminary plan 2,779. V. Tevappodi	Cultivated land	2 0 7	12 50
87094	Do.	do.	do.	11 1 12	12 50
87095	Tevilamunai	Preliminary plan 2,780. V. Pasnpati	Nirupoddachenai	11 1 30	12 50
77923	Makkulanai	Preliminary plan 2,740.—Rukam. M. Tondialevvai	Fit for paddy	11 0 37	10 0
77930	Do.	M. Asanalevvai	Encroachment field	10 3 28	10 0
4530	Pankudaveli	Preliminary plan 476.—Eravur. M. Umarulevvaippodi	Kanankaddumunai	11 0 32	10 0
77845	Chittandi	Preliminary plan 2,719. U. Kalenterlevvai	Fit for paddy	35 0 0	12 50
77894	Chantiveli	Preliminary plan 2,733.—Koralai. K. Katpuran	Cleared land	0 1 6	15 0
77895	Do.	do.	do.	0 2 10	15 0
77896	Do.	P. Katiresan	Fit for cocoanuts	0 1 30	12 50
77897	Do.	do.	do.	0 2 8	12 50
77898	Do.	V. Panikkan	do.	1 3 28	12 50
77899	Do.	S. Kumaravelu and K. Muttan	Garden	0 2 21	15 0
77900	Do.	do.	do.	0 0 9	15 0
77901	Do.	S. Kumaravelu	Fit for cocoanuts	1 2 37	12 50
77902	Do.	A. Veluppillai	Encroachment	0 1 7	15 0
77904	Do.	K. Kantappan	Fit for cocoanuts	3 3 10	12 50
76104	Vakarai	Preliminary plan 2,370. N. Chinittampi	Punnaikkadu	13 1 33	10 0
6525	Karunkodittivu	Preliminary plan 594.—Akkarai pattu. A. Miralevvai	Open land and jungle	1 0 25	10 0
5858	Iluppaiyadichchenai	Preliminary plan 1,828.—Eravur. M. Kasinvava	Jungle	4 0 29	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 832 E. P.

கொலோனியல் சர்க்கித்தார் ஆபீசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு வைகாசிமீ 18 ந் உ.

1901 ம் ஆண்டு ஆடிமாதம் 11 ந் திகதியாகிய வியாழக்கிழமையன்று மதனையடுத்த நாடகளிலும் கிழக்கு மாகாணத்து கவநனமேந்து ஏசுநகரர்கள் தனது ஆபீசில் இதுண்டியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூறிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கறி விற்பார.

பட்டம் 436. யோர்தீவுப்பற்று.

தரிப்பு க்கலை
ஏக்கரொண

இல.	குறிச்சி.	கேள்விகாரணியை பெயர்.	விபரம்.	விசாலம். அ. ரூ. ப.	றுக்கு. ரூ. ச.
3966	நாதலை	ச. கந்தப்பன	விபரம். சினனப்பளளம்	12 0 0	10 0
4590	ஓடி	க. தம்பியப்பா	பட்டம் 483. வேளாண்மைக்காகியது	21 3 5	10 0
7133	பளுகாமம்	மு. சினனப்பள்ளை	பட்டம் 2,156. வேளாண்மைக்காகியது	16 2 22	10 0
75938	ஓடி	கா. வேலாயிதன	பட்டம் 2,317. ஓடி	8 2 6	10 0
4572	கமலாளபோர்தீவு	இ. தனுக்கோடி	பட்டம் 1,625. வீரககுளிக்காரி	5 2 8	10 0
4573	ஓடி	ஓடி	ஓடி	7 0 11	10 0
76188	குருந்தடி முனை மாரி	பட்டம் 2,392. மண்முனை பபற்று. மு. பைக்கிரெய்யதீன	வேளாண்மைக்காகியது	19 2 30	10 0
87093	தெவ்வாமுனை	பட்டம் 2,779. வ. தேவப்போடி	செய்கைபண்ணியபூமி	2 0 7	12 50
87094	ஓடி	ஓடி	ஓடி	11 1 12	12 50
87095	ஓடி	பட்டம் 2,780. வ. பாசபதி	நீறுபோட்டச்சேனை	11 1 30	12 50
77923	மககுளானை	பட்டம் 2,740, உறுகாமம். மு. தொந்தியாலெய்வை	வேளாண்மைக்காகியது	11 0 37	10 0
77930	ஓடி	மு. அசனுவலையை	கூட்டியபிடித்தபூமி	10 3 28	10 0

இல.	குறிச்சி.	தேர்வுகாரணியின் பெயர்.	விவரம்.	தரிப்பு விலை ஏக்கரொன்றுக்கு	
				வீசாலர். அ. ரூ. ப.	றுகரு ரூ. ச.
பட்டம் 476, ஏரூலூர்.					
4530	பங்குடாவெளி	மு. உமறுலெவ்வைப் போடி	கனங்காடரிமுனமாரி	11 0 32	10 0
பட்டம் 2,719.					
77845	சிற்றூண்டி	உ. கலந்தாலெவ்வை	வேளாணமைக்காகியது	35 0 0	12 50
பட்டம் 2,733, கோற்றிப்பற்று.					
77894	சந்திவெளி	க. கற்பூரன்	துப்பாவுபண்ணியபூமி	0 1 6	15 0
77895	ஓடி	ஓடி	ஓடி	0 2 10	15 0
77896	ஓடி	ப. சதிரேசன்	தென்னைக்காகியது	0 1 30	12 50
77897	ஓடி	ஓடி	ஓடி	0 2 8	12 50
77898	ஓடி	வ. பணிக்கன	ஓடி	1 3 28	12 50
77899	ஓடி	ச. குமாரவேலும க. முத்தானம்	தோட்டம்	0 2 21	15 0
77900	ஓடி	ஓடி	ஓடி	0 0 9	15 0
77901	ஓடி	ச. குமாரவேலு	தென்னைக்காகியது	1 2 37	12 50
77902	ஓடி	அ. வேலுப்பள்ளி	கூடம்பயித்தபூமி	0 1 7	15 0
77904	ஓடி	க. கந்தப்பன்	தென்னைக்காகியது	3 3 10	12 50
பட்டம் 2,370.					
76104	வாகரை	ந. சீனித்தம்பி	புனைக்காடு	13 1 33	10 0
பட்டம் 594. அகநறைப்பற்று.					
6525	கருங்கொட்டித்தீவு	அ. மீராலெவ்வை	வெட்டையுங்காடு	1 0 25	10 0
பட்டம் 1,828. ஏரூலூர்பற்று.					
5858	இலுப்பையடிச் சேனை	மீ. காசினவாவா	காடு	4 0 29	10 0

இக்காணிக்களைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைகளைக்கொத்திக்களைப்பற்றியும் மட்டகளைப்பய அராசாட்சி ஏசனறுத்தரையவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஜே. ஜே. தோர்பண்,

இராசாங்க லிசிதருக்காக கையொப்பமிட்டது.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,472, N.W. P.

Colonial Secretary's Office,

Colombo, May 10, 1901.

ON Monday, July 8, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price. per Acre. Rs.
				A.	R. P.	
C 1090	Kuda Maeliya	—	Fit for paddy	121	0 0	20
Preliminary plan 2,180.						
10228	Anaivulundawa	—	Low jungle and chena	3	0 22	15
10229	Do.	—	do.	2	2 6	15
10230	Do.	C. D. Bandahamy	do.	4	1 33	15
10231	Do.	do.	do.	4	3 1	15
10232	Do.	—	do.	4	3 21	15
10233	Do.	—	do.	5	0 11	15
10234	Do.	—	do.	7	2 20	15
10235	Do.	—	do.	5	2 14	15
10236	Do.	Ayampillai, Police Headman	do.	5	2 33	15
Preliminary plan 1,543.						
8088	Kusalai	—	Abandoned clearing	4	3 36	15
8090	Do.	—	Swampy, open land	2	3 20	15
M 650	Do.	—	Abandoned plantation	15	2 10	15

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
		Preliminary plan 1,625.				
8341	Karukkuponai	—	Hollow scrub	0	3 24	15
8342	Do.	—	Open land suitable for tobacco	4	1 5	15
		Preliminary plan 1,260.				
6667	Rajakadaluwa	—	Low jungle	37	1 0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,472, N.W. P.

වම් 1901 ක්වූ මැයි මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

වම් දිනවන කොළඹ දිස්ත්‍රික්කයේ උපරිස්ථානයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1901 ක්වූ ජූලි මස 8 වෙනි දිනවූ සඳුදා දවල් 10 කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වම් දිනවන කොළඹ පලායේ උතුරු පිටිපල් කෝරළේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 16 ක්.

සියලුම 2,180.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර සහ මිල.
C 1090	කුඩාමාළුපිටිය	—	විටම මහසි	121 0 0	20
		සියලුම 2,071.			
10228	ආනුමුණදො	—	ලදකැලාව සහ සහක	3 0 22	15
10229	එම	—	එම	2 2 6	15
10230	එම	—	එම	4 1 33	15
10231	එම	සී. ඩී. බන්ධානම්	එම	4 3 1	15
10232	එම	එම	එම	4 3 21	15
10233	එම	—	එම	5 0 11	15
10234	එම	—	එම	7 2 20	15
10235	එම	—	එම	5 2 14	15
10236	එම	අයිතම්පිල්ලේ පොලිස් මුලාදානියා	එම	5 2 33	15
		සියලුම 1,543.			
8088	කුසලපි	—	අත්ඇරියාවු එලිකිරීම	4 3 36	15
8090	එම	—	වතුරු එලිකිරීම	2 3 20	15
M 650	එම	—	අත්ඇරියාවු වගාව	15 2 10	15
		සියලුම 1,625.			
8341	කරුක්කපොතෙයි	—	පහත් පදුරුකිරීම	0 3 24	15
8342	එම	—	දුම්කලාව හොඹින එලි කිරීම	4 1 5	15
		සියලුම 1,260.			
6667	රජකදම	—	ලදකැලාව	37 1 0	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්කර්ස්ථානයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මහසෙනෙකාරීස්ථානයේ උපරිස්ථානයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහත්මකන්තේ ආඥාවලෙස,
ජී. ජී. රෝර්බර්ට්,
මහසෙනෙකාරීස්ථානයේ වෙනුවට.

No. 1,473, N. W. P.

Colonial Secretary's Office,
Colombo, May 12, 1901.

ON Monday, June 17, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,429.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11278	Karukkuponai	W. M. Moses Fernando	Cocoanut garden	1	2 8	75
11279	Do.	do.	Low jungle	19	2 0	30
		Preliminary plan 2,435.				
11338	Helambawatawana	J. A. Baronchi Appuhamy	Old chena	19	0 10	20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,436.						
11340	Udappu	M. Mukutti and others	Tobacco gala	0	1 28	20
11341	Do.	do.	do.	0	1 12	20
11342	Do.	do.	do.	2	3 0	20
11343	Do.	do.	Plain suitable for tobacco plantation	3	0 30	20
11345	Do.	S. Sembalingam	do.	4	3 33	20
11346	Do.	Muttu Ramen Sela Karupen	Waste land	1	3 0	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,473, N.W. P.

විෂි 1901 ක්වු මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ.

විෂි 1901 ක්වු මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ. විෂි 1901 ක්වු මැයි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ. විෂි 1901 ක්වු මැයි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ.

විෂි 1901 ක්වු මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ. විෂි 1901 ක්වු මැයි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ.

නො.	ගම.	ඉල්ලීමකාරගේ නම.	අත්දම.	අක්කර ගෙය.	
				අ. ර. ප.	රු.
11278	කරුක්කපොහේ	විදේසයේ ප්‍රකාශය	කොල් වත්ත	1	2 8
11279	එම	එම	ලදකැලාව	19	2 0
සිතියම 2,435.					
11338	හැලඹවවන	බාගේගම අප්පහාමි	පරණ හේන	19	0 10
සිතියම 2,436.					
11340	උඩප්පුව	මුකුන්ති සහ නවත් අය	දුම්පාල	0	1 28
11341	එම	එම	එම	0	1 12
11342	එම	එම	එම	2	3 0
11343	එම	එම	දුම්පාලවනාට්ටි කොඹිතා	3	0 30
11345	එම	සෙම්බලිගම	පිට්ටිනිය	4	3 33
11346	එම	මුත්තුරාමන් සෙලකරුප්පන්	මුටු ඉඩම	1	3 0

විෂි 1901 ක්වු මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ. විෂි 1901 ක්වු මැයි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදෙස්පත්තියකට අනුව කටයුතු වේ.

කරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
ජේ. ජේ. තෝරබර්න්,
මහසෙනෙවිගේ වෙනුවට.

No. 1,474, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May, 14, 1901.

ON Tuesday, July 2, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will up for sale, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,305.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
6873	Halmillewa	Crown	Jungle	29	0 26

Upset price, —Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,475, N.W. P.

විෂි 1901 ක්වූ මැයි මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරාචාර්යවරයාගේ කාර්යාලයේදී.

විෂම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුව විෂි 1901 ක්වූ ජූනි මස 28 වෙනි දින වූ සිකුරුදා දවල් 10 කුරුනෑගල නවවිජයේදී වෙන් දේසිකර විකුණනු ලබන බවට ගෙදෙනවා ඇත.

විෂමදිසාවේ කුරුනෑගල පලාතේ දමදෙනිකන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 10ක්. සිතියම 1,040. අයිතිකම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහඩා. අ. රු. ප.	අක්කර යක මිල.
5510	උගනේගම	බුදුගහමුල්ලමඩනියගහ	හේන	2 1 0	20
5511	එම	එම	කුඹුර	0 1 11	50
5512	එම	එම	එම	3 1 19	50
5513	එම	එම	එම	1 0 11	50
5514	එම	එම	පිල්ලුව	1 2 8	20
5515	එම	එම	එම	0 0 26	20
5516	එම	එම	එම	0 0 39	20
සිතියම 1,365.					
7174	පොතුපිටිය	වාගොල්ලේමුකලාන	මුකලාන	77 0 25	110
7175	එම	එම	එම	11 2 35	110
අයිතිකම නිසන්තා—නල්වත්තේ ගුණරත්නඋත්තරාචාර්යවරයාගේ සහ ආණ්ඩුව.					
F 634	එම	පාසලේවත්ත	මුකලාන	16 0 24	110

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චන්ද්‍රඋත්තරාචාර්යවරයාගේද, විනිසුම් කොන්දේසි ගැණ කාරණා විෂමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේද දැනට ප්‍රචලිත.
ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාවලට,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙවිගේ වෙනුවට.

No. 1,476, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 14, 1901.

ON Tuesday, June 25, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dewamedihatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,389. Village—Kolamunne.

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. A. R. P.
11082	Kalumunnemukulana <i>alias</i> Keerapanemukulana	Crown	Forest contains milla, keena, &c.	58 3 0
11084	Do.	do.	Pitiya.	0 1 2
11085	Do.	do.	do.	0 1 8
Village—Kossawa.				
C 1169	Kolongahamulihenayya <i>alias</i> Kossawamukulana	Vidanalage Menikrala and others	Forest contains milla, keena, &c.	13 3 4

Upset price,—Rs. 82 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary

No. 1,476, N.W. P.

විෂි 1901 ක්වූ මැයි මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරාචාර්යවරයාගේ කාර්යාලයේදී.

විෂම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුව විෂි 1901 ක්වූ ජූනි මස 25 වෙනි දින වූ අඟහරුවාදා දවල් එකට කුරුනෑගල නවවිජයේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට ගෙදෙනවා ඇත.

විෂම දිසාවේ කුරුනෑගල පලාතේ දේවමැදිකන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4ක්. සිතියම 2,389. අයිතිකම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහඩා. අ. රු. ප.
11082	කොලමුගේ	කොලමුගේ මුකලාන කොහොත් කිරිපනේ මුකලාන	මිල්ල කින සහ වෙනත් ගස් ඇති මුකලාන	58 3 0
11084	එම	එම	විවිධ	0 1 2
11085	එම	එම	එම	0 1 8
අයිතිකම නිසන්තා—විදුනලාගේ මැතින්ද්‍ර සහ නවත් අස.				
C 1169	කොස්සට්.	කොලොන්නෙල මුකලාන හේන්ගේ නොහොත් කොස්සට් මුකලාන	මිල්ල කින සහ නවත් ගස් ඇති මුකලාන	13 3 4

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 82යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චන්ද්‍රඋත්තරාචාර්යවරයාගේද, විනිසුම් කොන්දේසි ගැණ කාරණා විෂමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේද දැනට ප්‍රචලිත.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාවලට,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙවිගේ වෙනුවට.

No. 1,477, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 14, 1901.

ON Friday, June 28, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North Western Province.

Preliminary plan 2,388.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11074	Meddeketiya	Migahamulawatta	Cocoanut garden	1	3 14	50
11075	Do.	Dewategederawatta	do.	0	3 0	50
11077	Do.	Dalupotawala	Swamp	0	0 7	10
11078	Do.	Dalnota	Abandoned paddy	1	3 14	10
11079	Do.	Migahamulawatta	Chena	1	0 18	15
11080	Do.	Dewategederawatta	do.	0	3 28	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,477, N.W. P.

වම් 1901 ක්වු මැයි මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කමන්දෝරුවේදී.

මෙහි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ජුනි මස 28 වෙනි දිනවූ සිතුරුද දවල් එකට කුරුනෑගල කම් මේරියේදී වෙන්දේසිකර එකතුකර ගෙනෙහි යාය.

වගම් දිසාවේ කුරුනෑගල පළාතේ නිරිතාලකන්තකුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 6ක්. සිතියම 2,388. නියමකරන ලද මුදල අක්ෂරයකින්.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		
				අ. රු. ප.	රු.	
11074	මැද්දේකැටිය	මිහගමුවත්ත	පොල්වත්ත	1	3 14	50
11075	එම	දෙවවේගෙරවත්ත	එම	0	3 0	50
11077	එම	දලුපොතවෙල	කන් පොලො	0	0 7	10
11078	එම	දලුපොත	අත්තැරදමා තිබෙන කුඹුර	1	3 14	10
11079	එම	මිහගමුවත්ත	කේත	1	0 18	15
11080	එම	දෙවවේගෙරවත්ත	එම	0	3 28	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වකරුන්ගේ සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වගම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සේගෙන්ද දැනගන්නට පුළුවන.

කරුණකර ආණ්ඩුකාර උතුමානන්තකන්ගේ අයුරු ලෙස,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙවිවරයාගේ වෙනුවට.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 359, P. OF S.

Colonial Secretary's Office,
Colombo, May 10, 1901.

ON Friday, June 28, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 746. Village—Ranwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
K 91	Badahelayayahena	Crown	Chena (for sale)	1	2 18	30
L 91	Kumbukgollehena	Do.	do.	1	1 13	30
M 91	Imbulamulahena	Do.	do.	5	3 0	30
O 91	Neketigehena	Do.	do.	1	1 28	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2514	Moragollehena	Preliminary plan 900. Village—Hatnagoda. Crown	Forest (for sale)	4	1 30	30
7340	Edandawalahena	Preliminary plan 5,839. Village—Alapaladeniya. Crown	Forest (for sale)	4	1 16	35
136	Werelledeniya	Preliminary plan 74. Village—Pohorambe. Crown	Forest (for sale)	6	2 12	50
2475	Habanarangashena	Preliminary plan 874. Village—Siyambalapitiya. Crown	Forest & chena (for sale)	2	2 8	20
1194	Kurukpepetiyemukulana	Preliminary plan 469. Village—Pitawala. Crown	Chena (for sale)	2	2 38	50
401	Pidiwillahena	Preliminary plan 203. Village—Elagalla. Crown	Forest (for sale)	8	3 25	30
38	Malamitennamukalana	Preliminary plan 29. Village—Walagama. Crown	Forest (for sale)	6	0 27	70
2180	Malamitenna	Preliminary plan 729. Village—Walagama. Crown	Forest (for sale)	30	1 0	50
2181	Kammaltenna	Do.	do.	2	3 7	50

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 359, P. OF S.

වර්ෂ 1901 ක්වූ මැයි මස 10 වෙනි දින කොළඹ

මහසෙනාධාරීජනරාජයාණන්ගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැංගල්ල දිස්ත්‍රික්කේ උපඵජන්තරාජයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ කිසියම්වල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජූනි මස 28 වෙනි දින වූ සිකුරුදා දවල් 1 වන කැංගල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැංගල්ල දිස්ත්‍රික්කේ බෙදෙනවාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවේදී.

නො.	ඉඩමේ නම.	අයිතියකරු කිසියම්.	අත්දැ.	අක්කර මහත. සක මිල.	
				අ. රු. ප.	රු.
K 91	බඩකැලයාගේගෙන	සිතියම 746. ගම—රණවල.			
L 91	කුඹුණේගොල්ලේගෙන	ආණ්ඩුව	හේන (විකිනිව පිණිස)	1	2 18
M 91	ඉඹිලමුලගෙන	එම	එම (එම)	1	1 13
O 91	කැකකිගේගෙන	එම	එම (එම)	5	3 0
		එම	එම (එම)	1	1 28
2514	මොරගොල්ලේගෙන	සිතියම 900. ගම—හත්තාගොඩ. ආණ්ඩුව	මුකලාන (එම)	4	1 30
7340	ඒදන්ඩවලගෙන	සිතියම 5,839. ගම—අලපාලාදෙනිය. ආණ්ඩුව	මුකලාන (එම)	4	1 16
136	වැරැල්ලදෙනිය	සිතියම 74. ගම—පොහොරකේ. ආණ්ඩුව	මුකලාන (එම)	6	2 12
2475	හබනාරන්ගස්ගෙන	සිතියම 874. ගම—සියඹලාපිටිය. ආණ්ඩුව	මුකලාන සහ හේන (විකිනිව පිණිස)	2	2 8
1194	කුරුකැප්පෙටියෙහිමුකලාන	සිතියම 469. ගම—පිටවෙල. ආණ්ඩුව	හේන (විකිනිව පිණිස)	2	2 38
401	පිදිවිල්ලේගෙන	සිතියම 203. ගම—එලගල්ල. ආණ්ඩුව	මුකලාන (එම)	8	3 25
38	මලමිකැන්ගේමුකලාන	සිතියම 29. ගම—වලගම. ආණ්ඩුව	මුකලාන (එම)	6	0 27
2180	මලමිකැන්ගෙන	සිතියම 729. ගම—වලගම. ආණ්ඩුව	මුකලාන (එම)	30	1 0
2181	කම්මල්කැන්ගෙන	ආණ්ඩුව	එම (එම)	2	3 7

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනරාජයාණන්ගේ සේවයේදී, විකිනිමේ කොන්දේසි කැණ කාරණා කැංගල්ල උපඵජන්තරාජයාණන්ගේ සේවයේදී දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලය,
ජේ. ජේ. කෝරබරන්,
මහසෙනාධාරීජනරාජයාණන්ගේ වෙනුවට.
C 5

No. 360, P. OF S.

Colonial Secretary's Office,
Colombo, May 21, 1901.

ON Tuesday, July 9, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2020	Dikhena	T. Puchimahatmaya and others (Crown)	Chena	1	3 21	10
2021	Horangalayehena	do.	do.	37	1 10	10
2022	Do.	do.	do.	2	2 22	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 360, P. OF S.

වම් 1901 ක්වු මැයි මස 21 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කමන්දෝරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1901 ක්වු ජූලි මස 9 වෙනි දිනවූ අඟහරුවාද පසවරු 10 රත්නපුරේ කළු මිරිදේදී වෙන්දේසිකර විකුණුවට යෙදවනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදුන්නෝරලේ පිහිටා තිබෙන බිම්කැවෙලි.

සිතියම 669. ගම—කරවිට.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අත්දම.	අක්කර මහත. ගම මිල.	
				අ. රු. ප.	රු.
2020	දික්සේන	ටී. පුත්තිමහත්මයා සහ තවත් අය (ආණ්ඩුව)	සේන	1	3 21 10
2021	කොරගලයා සේන	එම	එම	37	1 10 10
2022	එම	එම	එම	2	2 22 10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සෝරු දොහොත්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කමන්දෝරුවේ දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලස,

ජේ. ජේ. කෝර්බර්න්.

මහසෙනෙවිවරයාගේ වෙනුවට.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

(Continued from page 950.)

No. 1,122, S. P.

Colonial Secretary's Office,
Colombo, May 21, 1901.

ON Wednesday, July 24, 1901, and the following days, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-five allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 5,496.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12804	Welidepeleatmaga	Uda Apersekke	Garden	1	0 11	
12805	Punchideniyeatmaga	do.	Chena	1	2 31	
12806	Jambugahawatta	do.	Garden	0	0 34	
12807	Kadewedduwagewattedeniya	do.	Paddy land	0	1 8	
12808	Dolenedeniya	do.	do.	0	1 0	
12809	Do.	do.	do.	0	1 4	
12810	Kerawakbokkeatmaga	do.	Chena	1	1 11	
12811	Kerawakbokkedeniya	do.	Field	0	0 29	
12812	Do.	do.	do.	0	2 27	

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12814	Batuwatta	Uda Aperekké	Chena	0	3	4
12815	Batuwatteokuruwawa	do.	Field	0	0	19
12816	Batuwatta	do.	Chena	0	2	11
12817	Do.	do.	do.	2	3	4
12818	Kurunduwatta	do.	Garden	0	1	28
12819	Batuwatta	do.	do.	0	3	8
X 593	Do.	do.	Chena	0	3	8
12820	Gorakagahamadittiyehena	Parawehera	do.	7	1	25
12821	Do.	do.	do.	1	1	18
12822	Talakoratuweatmaga	do.	do.	1	2	20
12823	Do.	do.	do.	1	0	14
12824	Do.	do.	do.	0	1	17
Preliminary plan 5,404.						
W 592	Kitulehena or Kosgahahena	Urugamuwa	Chena	1	0	32
X 592	Do.	do.	do.	1	2	20
Y 592	Do.	do.	do.	2	0	38
Z 592	Do.	do.	do.	0	1	8
12261	Kosgahahena.	do.	do.	0	2	30
12262	Do.	do.	do.	0	0	28
Preliminary plan 5,409.						
12281	Galpottedeniyeatmaga or Kolluhena	Urugamuwa	Chena	1	2	35
12282	Dehipandurehena	do.	do.	1	0	16
12283	Do.	do.	do.	3	0	5
12284	Ambehena	do.	do.	1	3	12
Preliminary plan 5,393.						
12108	Kekunagahadeniya	Urugamuwa	Field	0	3	10
12109	Bakmigahadeniyeatmaga	do.	Chena	0	2	0
12110	Bakmigahadeniya	do.	Field	0	1	26
12111	Bakmigahadeniyeatmaga	do.	Chena	2	0	30
12112	Bakmigahadeniya	do.	Field	0	0	27
12113	Kolluhenekanatta	do.	Chena	3	2	38
12114	Galkuttiyehena	do.	do.	1	2	30
12115	Do.	do.	do.	1	2	5
12116	Dangahawalaparehena	do.	do.	1	2	31
12117	Do.	Urugamuwa & Bamberende	Jungle	9	2	8
12118	Do.	Urugamuwa	do.	4	3	17
12119	Kollukanatta	do.	Chena	1	1	17
12120	Kolluhena	do.	do.	1	0	0
12121	Galkuttiyehena	do.	do.	0	3	32
12122	Dangahawalaparahrena	do.	do.	2	3	0
12123	Kolluhena	do.	do.	2	1	37
12124	Dangahawaladeniya	Bamberende	Field	0	0	15
12125	Do.	do.	do.	1	3	9
12126	Dangahawaadeniyeatmaga	do.	Chena	0	2	9
12127	Randudeniya	Urugamuwa	Field	0	1	18
12128	Dangahawaladeniyeatmaga	Bamberende	Chena	0	1	30
12129	Arehena	do.	do.	2	2	22
12130	Dangahawalaparahrena	Urugamuwa	do.	0	2	12
12131	Dalukketiyehena	do.	do.	2	2	38
12132	Arehena	Bamberende	do.	2	3	17
12133	Godellehena	Urugamuwa	do.	4	2	20
12134	Wewagawahena	Bamberende	do.	2	3	18
12135	Gedambagahaliyaddeatmaga	Urugamuwa	do.	2	0	27
12136	Gahalakola-areatmage north	do.	do.	2	0	0
12137	Gahalakola-areatmage south	do.	do.	1	2	34
12138	Gahalakola-ara	do.	Field	1	0	18
12139	Dangahadeniya	do.	do.	0	0	25
12140	Dangahahenewetekeiyagahahena	do.	Chena	3	1	32
12141	Gahalakola-ara-atmaga	Bamberende	do.	3	2	33
12142	Gedumagahahena	do.	do.	0	3	28
J 592	Gala-areadeniya	do.	Field	0	1	12
K 592	Gahalakola-aregedambagahaliyadde	Urugamuwa	do.	0	2	6
12143	Gedumbegahaliyaddeatmaga	do.	Chena	1	2	10
12144	Kajugahahena	do.	do.	1	1	33
12145	Kahatagahahena	do.	do.	3	1	36
L 592	Kotnwalaketiyehena	do.	do.	0	2	2
12146	Madangahahena	do.	do.	2	2	27
12147	Do.	do.	do.	2	0	30
12148	Do.	do.	do.	1	2	25
12149	Do.	do.	do.	2	3	1
12150	Do.	do.	do.	0	2	9
12151	Do.	do.	Scrub	0	2	15
12152	Do.	do.	Chena	1	0	16
12153	Do.	do.	do.	1	2	32
12154	Do.	do.	do.	0	2	38
12155	Ihalakongahadeniya	do.	Field	0	0	20
12156	Ihalakongahadeniyeatmaga	do.	Chena	0	0	25
12157	Do.	do.	do.	0	0	4
12158	Ihalakongahadeniya	do.	Field	0	0	22
12159	Do.	do.	do.	0	1	0

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12160	Kongahadeniya	Urugamuwa	Field	0	0	16
12161	Kongahahena	do.	Chena	1	3	15
12162	Arembehena	do.	do.	1	3	13
12163	Do.	do.	do.	3	3	29
12164	Ilukhena	do.	Garden	1	0	31
12165	Do.	do.	Chena	4	0	11
12166	Do.	do.	do.	1	0	22
12167	Narangahahena	do.	do.	0	2	23
12168	Do.	do.	do.	1	2	35
12169	Narangahahena or Dolahena	do.	Chena and jungle	6	3	38
12170	Kolluhena	do.	Chena	3	3	5
12171	Do.	do.	do.	2	1	29
12172	Do.	do.	do.	3	1	19
12175	Do.	do.	do.	1	3	9
12176	Arembehenawatta	do.	do.	0	1	5
12177	Arembehena	do.	do.	0	3	20
12178	Do.	do.	do.	0	1	14
12179	Ratugahahena	do.	do.	0	2	18
12180	Ratugahahena	Urugamuwa	Chena	2	0	1
12224	Kenamandiyehena	Preliminary plan 5,400. Bambarende	Clearing	2	0	5
12719	Kottasekanatta or Waljambugahahena	Preliminary plan 5,485. Parawahena	Chena	9	3	30
12720	Dikhena or Delgahagodellehena	do.	do.	0	0	38
12721	Do.	do.	do.	0	1	3
12722	Do.	do.	do.	0	3	4
12723	Do.	do.	do.	2	3	33
12724	Kajugahahena	do.	do.	0	1	4
12725	Do.	do.	do.	0	3	23
12726	Gorakepandurehena or Waragahahena	do.	do.	0	0	10
12727	Do.	do.	do.	0	1	12
12728	Do.	do.	do.	2	0	3
12729	Galkemegodellehena	do.	do.	4	0	31
12730	Galkemedeniya	do.	Field	0	0	29
12731	Galkemegodellehena	do.	Chena	4	3	5
12732	Galkemepahalalena	do.	do.	0	2	34
12733	Do.	do.	do.	4	1	14
12734	Induruwegodellehena	do.	do.	0	2	27
12735	Do.	do.	do.	1	2	23
12736	Do.	do.	do.	0	2	0
12737	Do.	do.	do.	0	1	4

Upset price,—Rs. 10 to 20 an acre, according to the nature of the land.

Further particulars respecting these lands can be known from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. L,122, S. P.

වර්ෂ 1901 ක්‍රි.ව. මැයි මස 21 වෙනි දින කොළඹ
මහසෙනසුනාධිපතිතුමාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උපරිපාලකතුමාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මුළු නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්‍රි.ව. මැයි මස 26 වෙනි බද්ද සහ ඊළඟ දවසවල දවල් 12ට දික් වැල්ලේ භාතායමේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය කර ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 125ක්.
සිතියම 5,496.

නො.	ඉඩමේ නම.	නම.	අයදුම්.	මහත.		
				අ.	රු.	ප.
12804	වැල්ලොලොලානම	උඩපරුක්ක	වත්ත	1	0	11
12805	පුනැතිදෙහිපොත්තම	එම	සේන	1	2	31
12806	පම්බුගහවත්ත	එම	වත්ත	0	0	34
12807	කඩවැද්දුවගේවත්තපොත්ත	එම	අඹුර	0	1	8
12808	දොල්ලොලොලාන	එම	එම	0	1	0
12809	එම	එම	එම	0	1	4
12810	කෙරවත්තොත්තපොත්ත	එම	සේන	1	1	11
12811	කෙරවත්තොත්තපොත්ත	එම	අඹුර	0	0	29
12812	එම	එම	එම	0	2	27
12814	බඩුවත්ත	එම	සේන	0	3	4
12815	බඩුවත්තේබිඳුරුවාව	එම	අඹුර	0	0	19
12816	බඩුවත්ත	එම	සේන	0	2	11
12817	එම	එම	එම	2	3	4
12818	සුරුවත්ත	එම	වත්ත	0	1	28
12819	බඩුවත්ත	එම	එම	0	3	8
X 593	එම	එම	සේන	0	3	8

නො.	ඉඩම් නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
12820	සොරකගහමඩ්දේසේන	පරවාතූර	සේන	7 1 25
12821	එම	එම	එම	1 1 18
12822	කලකොරපු:විදාමක	එම	එම	1 2 20
12823	එම	එම	එම	1 0 14
12824	එම	එම	එම	0 1 17
සියලුම 5,404.				
W592	කිතු:ලේන නොනොස් කොස්ගහසේන	උරුගමුව	සේන	1 0 32
X 592	එම	එම	එම	1 2 20
Y 592	එම	එම	එම	2 0 38
Z 592	එම	එම	එම	0 1 8
12261	කොස්ගහසේන	එම	එම	0 2 30
12262	එම	එම	එම	0 0 28
සියලුම 5,409.				
12281	ගල්පොත්තේදෙති:සේනම කොනොස් කොල්ලේන	උරුගමුව	එම	1 2 35
12282	දෙස්පුරේසේන	එම	එම	1 0 16
12283	එම	එම	එම	3 0 5
12284	අඹේසේන	එම	එම	1 3 12
සියලුම 5,393.				
12108	කැකුනගහදෙති.	උරුගමුව	කුඹුර	0 3 10
12109	බක්ඹිගහදෙති:සේනම	එම	සේන	0 2 0
12110	බක්ඹිගහදෙති	එම	කුඹුර	0 1 26
12111	බක්ඹිගහදෙති:සේන	එම	සේන	2 0 30
12112	බක්ඹිගහදෙති	එම	කුඹුර	0 0 27
12113	කොල්ලේනේකහත්ත	එම	සේන	3 2 38
12114	ගල්කුට්ටිසේන	එම	එම	1 2 30
12115	එම	එම	එම	1 2 5
12116	දත්තවලපරේන	එම	එම	1 2 31
12117	එම	උරුගමුව	බැඳ්ද	9 2 8
12118	එම	උරුගමුව	සහ බඹුරුන්ද	4 3 17
12119	කොල්ලේන	එම	සේන	1 1 17
12120	කොල්ලේන	එම	එම	1 0 0
12121	ගල්කුට්ටිසේන	එම	එම	0 3 32
12122	දත්තවලපරේන	එම	එම	2 3 0
12123	කොල්ලේන	එම	එම	2 1 37
12124	දත්තවලදෙති	බඹුරුන්ද	කුඹුර	0 0 15
12125	එම	එම	එම	1 3 9
12126	දත්තවලදෙති:සේනම	එම	සේන	0 2 9
12127	රත්නදෙති	උරුගමුව	කුඹුර	0 1 18
12128	දත්තවලදෙති:සේනම	බඹුරුන්ද	සේන	0 1 30
12129	ආරේසේන	එම	එම	2 2 22
12130	දත්තවලපරේන	උරුගමුව	එම	0 2 12
12131	දම්කැට්ටිසේන	එම	එම	2 2 38
12132	ආරේසේන	බඹුරුන්ද	එම	2 3 17
12133	ගොඩැල්ලේසේන	උරුගමුව	එම	4 2 20
12134	වැවගාමාසේන	බඹුරුන්ද	එම	2 3 18
12135	ගැඹිඹිගහලියද්දේනම	උරුගමුව	එම	2 0 27
12136	ගහලකොලආරේනම(උතුර)	එම	එම	2 0 0
12137	එම (දකුණ)	එම	එම	1 2 34
12138	ගහලකොලආර	එම	කුඹුර	0 0 18
12139	දත්තවලදෙති	එම	එම	0 0 25
12140	දත්තවලදෙති, වැවකෙසි	එම	සේන	3 1 32
12141	ගහලකොලආරේනම	බඹුරුන්ද	එම	3 2 33
12142	ගැඹිඹිගහසේන	එම	එම	0 3 28
J 592	ගලආරේ දෙති	බඹුරුන්ද	කුඹුර	0 1 12
K 592	ගහලකොලආරේ ගැඹිඹිගහ ලියද්ද	උරුගමුව	එම	0 2 6
12143	ගැඹිඹිගහලියද්දේ දත්තම	එම	සේන	1 2 10
12144	කඳුගහසේන	එම	එම	1 1 33
12145	කහවගහසේන	එම	එම	3 1 36
12146	වෘද්ධගහසේන	එම	එම	2 2 27
12147	එම	එම	එම	2 0 30
12148	එම	එම	එම	1 2 25
12149	එම	එම	එම	2 3 1
12150	එම	එම	එම	0 2 9
12151	එම	එම	සුළුබැඳ්ද	0 2 15
12152	එම	එම	සේන	1 0 16

කො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	රු.	ප.	ආ.
12153	මාදන්ගහගේන	උරුගමුව	හේන	1	2	32
12154	එම	එම	එම	0	2	38
12155	ඉහලකෝන්ගහදෙහිය	එම	කුඹුර	0	0	20
12156	ඉහලකෝන්ගහදෙහියේ අත්මග	එම	හේන	0	0	25
12157	එම	එම	එම	0	0	4
12158	ඉහලකෝන්ගහදෙහිය	එම	කුඹුර	0	0	22
12159	එම	එම	එම	0	1	0
12160	කෝන්ගහදෙහිය	එම	එම	0	0	16
12161	කෝන්ගහගේන	එම	හේන	1	3	15
12162	අරඹිහේන	එම	එම	1	3	13
12163	එම	එම	එම	3	3	29
12164	ඉළක්හේන	එම	වක්ක	1	0	31
12165	එම	එම	හේන	4	0	11
12166	එම	එම	එම	1	0	22
12167	කාරන්ගහගේන	එම	එම	0	2	23
12168	එම	එම	එම	1	2	35
12169	සාරන්ගහගේන නොහොත් දොලේහේන	එම	හේන සහ බැඳි	6	3	38
12170	කොල්ලේහේන	එම	හේන	3	3	5
12171	එම	එම	එම	2	1	29
12172	එම	එම	එම	3	1	19
12175	එම	එම	එම	1	3	9
12176	අරඹිහේනවත්ත	එම	එම	0	1	5
12177	අරඹිහේන	එම	එම	0	3	20
12178	එම	එම	එම	0	1	14
12179	රතුගහගේන	එම	එම	0	2	18
12180	එම	එම	එම	2	0	1
12224	කිහමන්කිසේහේන	කිහිගම 5,400. බඹරැන්ද	එලිකරපු ඉඩම	2	0	5
12719	නොට්ටාසෙකකන්ත නොහොත් වල්කම්බුහගේන	කිහිගම 5,485. පරවානැර	හේන	9	3	30
12720	දික්හේන නොහොත් දොලේහග ගොඩැල්ලේහේන	එම	එම	0	0	38
12721	එම	එම	එම	0	1	3
12722	එම	එම	එම	0	3	4
12723	එම	එම	එම	2	3	33
12724	කපුගහගේන	එම	එම	0	1	4
12725	එම	එම	එම	0	3	23
12726	ගොරකපදුඅර්හේන නොහොත් වර්ගහගේන	එම	එම	0	0	10
12727	එම	එම	එම	0	1	12
12728	එම	එම	එම	2	0	3
12729	ගල්කැමගොඩැල්ලේහේන	එම	එම	4	0	31
12730	ගල්කැමදෙහිය	එම	කුඹුර	0	0	29
12731	ගල්කැමේගොඩැල්ලේහේන	එම	හේන	4	3	5
12732	ගල්කැමේපහලගේන	එම	එම	0	2	34
12733	එම	එම	එම	4	1	14
12734	ඉදුරුවේනගොඩැල්ලේහේන	එම	එම	0	2	27
12735	එම	එම	එම	1	2	23
12736	එම	එම	එම	0	2	0
12737	එම	එම	එම	0	1	4

කන්සේරු මිල රුපියල් 10෦ක් සිට 20 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිවේණිකවලටත් සහ අනෙකුත් දේවස්ථානවලටත් කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුකාර උපදේශනවලටත් කොන්දේසි දෙනුයේය.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,

ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙනෙවිතුමාණන්වහන්සේගේ වෙනුවට.

MISCELLANEOUS NOTICES.

IT is hereby proclaimed that the following Wasamas in the Uda pattu of Kuruwiti korale, in the Province of Sabaragamuwa, within the boundaries described, are infected areas according to the 3rd clause of the Ordinance No. 9 of 1891 :—

Pussella Wasama.—Bounded on the north by Meneripitiya, east by Kandangoda Ganima, south by Kandangoda Ganima, and west by Pohorabawa Ganima.

Mudunkotuwa.—Bounded on the north by Paranagama, east by Teppanawa, west by Ellawala-ganga, and south by Kuru-ganga.

This proclamation is to take effect from [May 17, 1901.]

Ratnapura Kachcheri,
May 17, 1901.

E. M. BYRDE,
Government Agent.

Statement of the Sale of Salt in each Province during January, 1901, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on January 1, 1901	239,474	0	1,154	0	123,083	0	65,349	79	429,060	79
Since received	12,814	0	7,204	0	3,212	0	9,077	0	32,307	0
Surplus		35 0	—	—	—	—	0	75	35	75
	252,323	0	8,358	0	126,295	0	74,427	42	461,403	42
Issued for consumption in the Province	5,403	0	3,155	0	6,295	0	6,718	56	21,571	56
Do. removal to released Districts, &c	13,903	0	858	0	—	—	—	—	14,761	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages		13 0	—	—	179	0	7	62	199	62
Total	19,319	0	4,013	0	6,474	0	6,726	6	36,532	6
Balance on January 31, 1901	233,004	0	4,345	0	119,821	0	67,701	36	424,871	36

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 210,922-22½), which has not yet been removed to Store:—

	Cwt.	lb.
North-Western Province	171,058	102½
Southern Province	39,863	32
	210,922	22½

Audit Office,
Colombo, May 21, 1901.

F. R. ELLIS,
Acting Controller of Revenue.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Hapudanelle and Panwilamukalana, situate in the village of Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Seventh day of September, One thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Hapudanelle and Panwilamukalana, situate in the village of Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, containing in extent 330 acres and 112 acres and 2 roods, respectively, and shown as lots 6 and 17 in preliminary plan No. 13, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Liyanage Don Pelis Appuhamy of Weralupe, Mututantrige Romanis Cooray of Ratnapura Ratugamaetige Mudalibamy, Ganappulage Bandulahamy, Nekethrallage Wastuhamy, Medagedara Gamaetige Menikhamy, Etikehelpola Dingitta, and Galketiawatta Wasana, all of Gonakumbura, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the aforesaid lands called Hapudanelle and Panwilamukalana, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this Twentieth day of April, 1901, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lands called Hapudanelle and Panwilamukalana, more fully described herein below, are the property of the Crown.

Ratnapura Kaebcheri,
April 20, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Description of Lands referred to.

I.

Lot No. 6 in preliminary plan No. 13 called Hapudanelle, situate in the village Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 330 acres; and bounded on the north by Denawak-ganga; on the east by Mirishenedola, temple land claimed by Mahasaman Dewale; on the south by Patuelamukalana claimed by Crown, lot 19 in preliminary plan No. 13 called Mahakumburehena claimed by M. Hami and others, Beddegedarawattayaya claimed by A. Hinhamy and others, Mahakumbura claimed by M. Hami and others, lot No. 3 in preliminary plan No. 13 called Unapanduregulana claimed by Menikhamy and others, on the west by lot No. 3 in preliminary plan No. 13 called Unapanduregulana claimed by Menikhamy and others.


NOTE.—The following lots included within the above boundaries are excluded from this order:—

Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.
Preliminary plan 13.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
7	Aluketiya	0 2 20
8	Delgahadeniya	0 0 25
9	Do.	0 0 20
10	Warakapelpolawatta	1 3 0
11	Elapahalakumbura	5 0 0
12	Elapahalawatta	1 2 22
13	Elapahaladeniya	0 2 25
14	Elapahalakumbura	0 3 0
		10 2 32

II.

Lot No. 17 in preliminary plan No. 13 called Panwilamukalana, situate in the village of Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 112 acres 2 roods 0 perches; bounded on the north by lot 3 in preliminary plan No. 13 called Unapanduregulana claimed by Menikhamy and others; east by Patuelamukalana belonging to Crown, a stream; on the south by Riladola, Panwitakumbura claimed by Wasana and others; on the west by Riladola, Gatagahagawawatta claimed by G. B. Sudanta, lot No. 3 in preliminary plan No. 13 called Unapanduregulana claimed by Menikhamy and others.



Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.
 Preliminary plan 13.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
3	Unapanduregulana, &c.	344	2	0
6	Hapudanelle	380	0	0
17	Panwilamukalana	112	2	0
19	Mahakumburahena	3	1	10
		<u>790</u>	<u>1</u>	<u>10</u>

Surveyor General's Office,
 Colombo, April 3, 1900.

S. J. C. MORE,
 for Surveyor-General.

Lots excluded.

Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.
 Preliminary plan 13.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4	Etikehelpolaowitawatta	11	0	0
5	Gangagoda-addaradeniya	0	1	0
7	Aluketiya	0	2	20
8	Delgahadeniya	0	0	25
9	Do.	0	0	20
10	Warakapelpolawatta	1	3	0
11	Elapahalakumbura	5	0	0
12	Elapahalawatta	1	2	22
13	Elapahaladeniya	0	2	25
14	Elapahalakumbura	0	3	0
16	Galketiye and Getakahagulanewatta	3	3	14
		<u>25</u>	<u>3</u>	<u>6</u>

Description of Boundaries of Lots 3, 6, 17, and 19.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1 ...	Temple land	8 ...	Panwitakumbura
2 ...	Patuelamukalana	9 ...	Getagahagawawatta
3 ...	Beddegederawattayaya	10 ...	Damanagammanamukalana
4 ...	Mahakumbura	11 ...	Galketiyawatta
5 ...	Gonakumburawatudeniya	12 ...	Migahawalakumbura
6 ...	Medagedarawatuyaya	13 ...	Walakumbura
7 ...	Chenas		

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the lands commonly called or known as Unapanduregulana and Mahakumburehena, situate in the village of Gonakumbura in the Meda pattu of the Nawadun korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Seventh day of September, One thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Unapanduregulana and Mahakumburehena, situate in the village of Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, containing in extent 344 acres and 2 roods and 3 acres 1 rood and 10 perches, respectively, and shown as lots 3 and 19 in preliminary plan No. 13, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of Crown and dealt with on account of the Crown :

And whereas Liyanage Don Pelis Appuhamy of Weralupe, Mututantrige Romanis Cooray of Ratnapura, Ratugamaetige Mudalihamy, Janappulage Bandulahamy, Nekethrallage Wastuhamy, Medagedara Gamaetige Menikhamy, Etikehelpola Dingitta, and Galketiyawatte Wasana made claim thereto, and I, Evan Maberly Durand Byrde, Government Agent for the Province of Sabaragamuwa, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the aforesaid lands called Unapanduregulana and Mahakumburahena, more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Ratnapura Kachcheri,
April 20, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Description of Lands referred to.

I.

Lot No. 3 in preliminary plan No. 13 called Unapanduregulana, situate in the village Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 344 acres and 2 roods ; bounded on the north by Denawak-ganga ; on the east by lot No. 6 in preliminary plan No. 13 called Hapudanella belonging to the Crown, Elapahalakumbura, Elapahadeniya claimed by E. Mudalihamy and others, Elapahalakumbura, Elapahalawatta claimed by E. Mudalihamy and others, lot No. 6 in preliminary plan No. 13 called Hapudanella belonging to the Crown ; on the south-east by Mahakumbura claimed by M. Hami and others, Beddegedarawattayaya claimed by A. Hinhamy and others, Gonakumburawatudeniya claimed by M. Hami and others, Medagedarawatuyaya claimed by M. Menikhamy and others, Gonakumburawatudeniya claimed by M. Hami and others, and Patuelamukalana belonging to the Crown ; on the south by lot No. 17 in preliminary plan No. 13 called Panwilamukalana belonging to the Crown, Getagahagawawatta claimed by G. B. Sudanta, Riladola, Damanagammanamukalana belonging to the Crown ; on the west by Yakalla-ela, Galketiyawatta claimed by G. Wasana and others, Haburugala-ela, Migahawalakumbura claimed by P. Dingitta and others, and Walakumbura claimed by M. Newatihami.

NOTE.—The following lots included within the above boundaries are excluded from this order :—


Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.

Preliminary plan 13.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4 ...	Etikehelpolaowitawatta	11	0	0
5 ...	Gangagoda-addaradeniya	0	1	0
16 ...	Galketiya and Getakahagulanawatta	3	3	14
		15	0	14

II.

Lot No. 19 in preliminary plan No. 13 called Mahakumburehena, situate in the village Gonakumbura in the Meda pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 3 acres 1 rood and 10 perches ; bounded on the north by lot No. 6 in preliminary plan No. 13 called Hapudanella belonging to Crown ; east by lot No. 6 in preliminary plan No. 13 called Hapudanella belonging to Crown, Patuelamukalana belonging to Crown ; on the south by Gansabhawa road ; and on the west by lot No. 6 in preliminary plan No. 13 called Hapudanella belonging to Crown.



Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.

Lot.	Preliminary plan 13.		Extent.
	Name of Land.		
3	...	Unapanduragulana, &c.	344 2 0
6	...	Hapudanelle	330 0 0
17	...	Panwilamukalana	112 2 0
19	...	Mahakumburahena	3 1 10
			790 1 10

Surveyor-General's Office,
Colombo, April 3, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Lots excluded.

Situation : Gonakumbura village in Meda pattu of Nawadun korale.

Lot.	Preliminary plan 13.		Extent.
	Name of Land.		
4	...	Etikehelpolaowitawatta	11 0 0
5	...	Gangagoda-addaradeniya	0 1 0
7	...	Aluketiya	0 2 20
8	...	Delgabadeniya	0 0 25
9	...	Do.	0 0 20
10	...	Warakapelpolawatta	1 3 0
11	...	Elapahalakumbura	5 0 0
12	...	Elapahalawatta	1 2 22
13	...	Elapahaladeniya	0 2 25
14	...	Elapahalakumbura	0 3 0
16	...	Galketiya and Getakahagulanewatta	3 3 14
			25 3 6

Description of Boundaries of Lots 3, 6, 17, and 19.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	Temple land	8	Panwitakumbura
2	Patnelamukalana	9	Getagahagawawatta
3	Beddegederawattayaya	10	Damanagammanamukalana
4	Mahakumbura	11	Galketiyawatta
5	Gonakumburawatudeniya	12	Migahawalakumbura
6	Medagederawatuyaya	13	Walakumbura
7	Chenaa		

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Alawattehena, Puswellahenamukalana, Puswelamulamukalana, Bambarahoramukalana, Bambarahoramukalana *alias* Puswellamulahena, Bambarahoramukalana *alias* Rotupilleemukalana, Munamalgahamulahena, Delgahamulahena, Nagahamulahena, Dearagawawellahenyaya, Nainankadakandamukalana, Kaluwellakanda, and Ganninehena, situate in the village of Nilapalagammana in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fourth day of March, 1901, order and declare that the said lands, commonly called and known as Alawattehena, Puswellahenamukalana, Puswelamulamukalana, Bambarahoramukalana, Bambarahoramukalana *alias* Puswellamulahena, Bambarahoramukalana *alias* Rotupilleemukalana, Munamalgahamulahena, Delgahamulahena, Nagahamulahena, Dearagawawellahenyaya, Nainankadakandamukalana, Kaluwellakanda, and Ganninehena, situate in the village of Nilapalagammana in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 36, 37, 42, 43, 44, 45, 46, 47, 48, 75, 40, 41, 67½, and 74 on preliminary plan No. 176 and lot 2,827½ on preliminary plan 7,339 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 298 acres 2 roods and 34 perches, and bounded as follows: Alawattehena, Puswellahenamukalana, Puswelamulamukalana, Bambarahoramukalana, Bambarahoramukalana *alias* Puswellamulahena, Bambarahoramukalana *alias* Rotupilleemukalana, Munamalgahamulahena, Delgahamulahena, Nagahamulahena, Dearagawawellahenyaya, Nainankadakandamukalana, and Kaluwellakanda, lots 36, 37, 42, 43, 44, 45, 46, 47, 48, 75, 40, 41, 67½ on preliminary plan 176 and lot 2,827½ on preliminary plan 7,339; on the north by land described on T. P. 44,104 called Urakanda estate claimed by Mr. W. L. Strachan; on the east by Kalawitahena and Ninankadamukalana claimed by the Crown, a stream reservation, and land described on T. P. 141,090 called Ninankadamukalana, Kaluwellakanda, &c., claimed by Mr. W. L. Strachan; on the south by the land described on T. P. 132,776 called Kaluwellakanda claimed by Mr. W. L. Strachan, Radawalahena ($\frac{P. P. 176}{76}$), Amunawalahena and Paragahamulahena ($\frac{P. P. 176}{63}$) claimed by Etugalpedige Kiri Menika and others, Tennapitamillamukalana ($\frac{P. P. 176}{76}$) claimed by the Crown, Amunawalahena and Paragahamulahena ($\frac{P. P. 176}{63}$) claimed by Etugalpedige Kiri Menika and others, and the village boundary of Alapalawala village; on the west by Nawarigollehenyaya ($\frac{P. P. 176}{65}$) claimed by Hopanpedige Menika and others, a path, Talagollehena claimed by Meragalpedige Kiri Menika and others, Dearagawawellahenyaya claimed by Rajapassapedige Sedora and others, Nagahamullehena ($\frac{P. P. 176}{67}$) claimed by Nainankadaturayalage Mohota and others, Kaluwella-ela, Ihalapillewa ($\frac{P. P. 7,339}{D 340}$) claimed by Rajapassapedige Sedora and others, a stream reservation, Nakumburawatta ($\frac{P. P. 176}{38}$) claimed by Hapanpedige Menika and others, a stream reservation, Alawattehena ($\frac{P. P. 176}{35}$) claimed by Meragalpedige Kiri Menika and others, Miniwanhena ($\frac{P. P. 176}{31}$) claimed by the Crown, a stream reservation, and Kalukumbura-ela.

Ganninehena ($\frac{P. P. 176}{74}$); bounded on the north and east by Nawarigollehena ($\frac{P. P. 176}{75}$) claimed by Hapanpedige Menika and others, on the south and west by Paragahamulahena and Amunawalahena ($\frac{P. P. 176}{63}$) claimed by Etugalpedige Kiri Menika and others and the village boundary of Alapalawala village— are the property of the Crown.

Kegalla Kachcheri,
March 24, 1901.

BERTRAM HILL,
Assistant Government Agent.

[For Tracing see page 986]



Situation : Nilapalagammana village in Mawata pattu of Paranakuru korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
36	Alawattehena	0	0	3
37	Puswellahenamukalana	1	3	33
42	Puswellamulamukalana	0	1	14
43	Bambarahoramukalana	13	1	18
44	Do.	18	0	32
45	Puswellamulahinna and Rotupilamukalana	51	1	33
46	Do.	10	0	22
47	Do.	41	3	4
48	Do.	9	1	30
74	Ganninehena	1	2	28
75	Munamalgahamulahena	6	2	12
40	Delgahamulahena	5	3	0
41	Do.	0	1	25
67 1/2	Nagahamulahena, Dearagawawellahena, &c.	19	0	0
7339 2827 1/2	Ninankadakandamukalana, Kaluwellakanda, &c.	100	2	20

Surveyor-General's Office,
Colombo, March 5, 1900.

S. J. C. MORE,
for Surveyor-General.